

වතුකරයේ ඉදිකෙරුණු නව නිවාස වල අයිතින් ලබා ගැනීම



එම්.වාමදේවන් හා ඩී.ක්‍රිජ්‍යාලා



සමාජ සංවර්ධන ආයතනය

The publication has been produced with the assistance of the **BftW**.
The contents of the publications are the sole responsibility of ISD Kandy,
Sri Lanka and can in no way be taken to reflect the views of the BftW.

© ISD Kandy, Sri Lanka

November 2015

Design and Printed by :
www.printsrilanka.com

For further information please contact :

Good Governance Project,
Institute of Social Development,
37, Bodhiyangana Mawatha,
Kandy 20000,
Sri Lanka.

 kandyisd@slt.net.lk

 +94 (0)81 2217223

 +94 (0)81 2217223

 <http://www.isdkandy.org>

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැවේලි ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම්

වතු ප්‍රජාවගේ නිවාස අයිතින් හා අයිතිය ලබාගැනීම පිළිබඳ අධ්‍යාපනය

එම්.වාමදේවන් හා බ්.ක්කන්දුමාර්



සමාජ කංච්ඡන ආයතනය

පටුන

අදියර 1:	හඳුන්වීම	1-2
අදියර 2:	පසුබුම	2-4
අදියර 3:	ප්‍රශ්නාත් පුද්ගලිකරණය වැවිලි නිවාස යෝජනා කුම (1994-2014)	4-11
අදියර 4:	තමන්ගේ ණය මුදල් ආපසු ගෙවා ඇති පවුල් පිළිබඳ සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වන ලද සමීක්ෂණය	11-16
අදියර 5:	නිගමනය	17-18
අදියර 5:	නිර්දේශය	19

1.0 හැඳුන්වීම

ශ්‍රී ලංකාවේ වැවේලි අංශයේ 244,500 ප්‍රවුල් වලට අයත් 966,700 පුද්ගලයන්ගෙන් සමන්වීත මුළු ජනගහනතායක් ජීවත් වේ. විනි තිබෙන නිවාස 160,000 ක් පමණ නිවාස (65%) යළු පැනපු හා වැඩි දියුණු කළ නොහැකි නිවාස ලෙස (සාමාන්‍යයෙන් ලයින් කාමර හා තාවකාලික මතු) 2005 වසරේදී වර්ගීකරණය කර තිබේනි. වම ඇස්තමේන්තුව 2015 වසරේදී නැවත තහවුරු කරන ලදී.¹ මෙවතින් වර්ගයට අයත් නිවාස විෂ්‍ය වාසය කරන නිවැසියන්ගේ ශේෂ සම්පන්න හා සෞඛ්‍ය සම්පන්න ජීවන තත්ත්වයන් නංවාලීම පිණිස වහාම නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ. ඇත්ත වශයෙන්ම අද වැවේලි ප්‍රජාවගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ප්‍රමාණවත් නිවහනක් යන ඉල්ලීම වේ. ඔවුන් නිවාස ඉඩම් හා දේපළ අයිතිය තමන් වෙත බ්‍රාදෙන වෙස ඉල්ල සිටිති.

වසර 1980 හා 2014 අතර කාලවකවානුවේදී තේ හා රඛ්‍ර වතුවල නිවාස 31000 ක් පමණක් ඉදිකරන ලදී. විය කණුගාටුලායක කරණාකි. වසරකට නිවාස 912 ක් පමණක් ඉදිකර ඇති බව මෙයින් පැහැදිලි වේ. ජීවත්වීමට නූසුදුසු තත්ත්වයේ තිබෙන, ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙන වතු නිවාස වල සංඛ්‍යාව සමඟ මෙම ප්‍රමාණය කිසිසේත්ම සංසන්දහය කළ නොහැකිය. නව නිවාස ඉදිකරන වත්මන් වේගය අනුව, දැනට ජීවත්වන ප්‍රවුල් (ස්වභාවික වර්ධනය වීම හැර) නිවාස වැඩසටහනින් සියලුම නිවැසියන් ප්‍රතිලාභ ලබාගැනීමට අවම වශයෙන් තව වසර 175 ක් ගතවනු ඇත.

වැවේලි අංශයේ ඉදිකරන මෙම නිවාස සඳහා විවිධ මාර්ග වළින් අරමුදල් සපයනු ලැබේ. සම්පූර්ණයෙන් දෙන ලද පුදුනයන් හෝ ණය මුදල්, හෝ පුදුනයන් හා ණය මුදල් වල මිශ්‍රනය හෝ ස්ව අරමුදල් සැපයීම, වැවේලි මානව සංවර්ධන හාරය සඳහන් කරන පරිදි නිවාස ඉදිකිරීම සඳහා ණය මුදල් බ්‍රාදෙන ඇති ප්‍රවුල් වළින් ප්‍රවුල් 3900 ක් තමන්ගේ ණය මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමකර ඇත.

2015 අගෝස්තු 17 වෙත දින පවත්වන ලද මහ මැතිවරණයෙන් බලයට පත් වූ නව රජය, වැවේලි ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම් ප්‍රමුඛතාවයක් බ්‍රාදිය යුතු ගැටුවක් ලෙස ජීළුගෙන ඇත. කැඩිනට් මෙට්‍රොපොලො උඩිරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන යන නම්න් නව අමාත්‍යාංශයක් තීර්මාණය කිරීම මෙම දේශපාලන දැනුවත්හාවය පිළිබඳ කරන සාධකයකි. මෙම තනතුර සඳහා ජාතික කමිකරු සාරමයේ හා උච්චි පුගති සන්ධානයේ නායකවරයා වන ගරු පළති දැනුම්බර්මි මහතා පත්කර ඇත. ඒ මහතා වැවේලි ප්‍රජාවට අයිති කෙනෙකි. මෙම අමාත්‍යාංශයේ කාර්යයන් වලට රජයට අයිති වතුවල හා පුද්ගලික වතුවල රැකියාවල යෙදී සිටින ඉඩම් නැති පුද්ගලයන් සඳහා නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද ඇතුළත් වේ.²

2015 වසරේදී පවත්වන ලද ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රවාරණ කටයුතු වලදී යහපාලනය සඳහා වූ එක්සන් ජාතික පෙරමුණ හා එක්සන් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙකම තමන් තෝරාපත් වුවවොත් වතු අංශයේ ජීවත්වන සැම ප්‍රවුලකටම තමන්වම කියා නිවසක් බ්‍රාදෙන බව පොරාන්දු වූ යික්සන් ජාතික පෙරමුණ හා එක්සන් ජනතා නිදහස් සන්ධානයේ සභාගයක් වූ නව රජයේ ප්‍රතිපත්තිය වන්නේ නිවාස අවශ්‍ය සැම වතු ප්‍රවුලකටම වර්ග අඩ් 550 ක ප්‍රමාණයෙන් යුතු තනි නිවසක් සාඛා දීම වේ. වම නිවාස නිදහ කාමර 2 කින් හා වෙනම සාලයකින් හා මුළුතැන්ගෙයකින් සමන්වීත වන අනර වියට වැසිකිලියක් ද යාබදුව ඉදිකරනු ලැබේ. මෙම නිවාස ආවා වත්නේ පර්වස් 7 ක පමණ ඉඩම් කිඳුලක ඉදිකරනු ලැබේ.

මෙම පසුඩීම තුළ මහනුවර සමාජ සංවර්ධන ආයතනය (ISD) වැවේලි ප්‍රජාවට නිවාස අයිතිවාසිකම් බ්‍රාදෙශීමේ අධ්‍යන්ච්ච සිදුවන අයුක්තිය රජය, දේශපාලන පක්ෂ, වෘත්තීය සම්මිති, රාජ්‍ය නොවන සංවිධාන හා අනෙකුත් සිවිල් සමාජ සංවිධාන යන පාර්ශවකරුවන්ගේ අවධානයට යොමු කරයි. සමාජ සංවර්ධන ආයතනය මෙහි පළවෙති අදියර වශයෙන් නිවාස ඉදිකිරීම හෝ

¹ ජාතික ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය (2005), වැවේලි ප්‍රජාවගේ සමාජ සංවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2006 - 2015, කොළඹ, පිටුව 27, වැවේලි යටිතල සංවර්ධන අමාත්‍යාංශය (2015), වැවේලි ප්‍රජාවගේ සමාජ සංවර්ධනය සඳහා වූ දස වසර ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2016 - 2025 කොළඹ, පිටු 48,

² ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිච්ඡල ගැසට් පත්‍රය, අ.ක 1933/13 සඡ්‍රේතැම්බර 21.2015, 52 A

අලුත්වැඩියා කිරීම සඳහා ලබාගත් ණය මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමකර ඇති පවුල් 3900 කට කිසිම ප්‍රමාදයකින් තොරව ඔවුන්ගේ දේපළ සඳහා වූ තෙතික අයිතිය ලබාදාය යුතු බව ඉල්ලා සිටී.

මෙම කෙටි විස්තර පත්‍රිකාව කොටස් 5 කට බෙදා ඇත. හැඳින්වීමෙන් පසු දෙවනි කොටස වැවිලි අංශයේ නිවාස අර්ථදායක් හට ගැනීමට තුළ දුන් තේතු වල වේතිහාසික පසුබෑම විස්තර කරයි. තුන්වනි කොටස 1990 දැනුගේ ආරම්භයේදී වතු පුද්ගලිකරණය කිරීමෙන් පසුව ක්‍රියාත්මක කරන ලද නිවාස වැඩසටහන් පිළිබඳව කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කරයි. ඒ වගේම මෙම කරණ පිළිබඳ සමාජ සංවර්ධන ආයතනය මුලදී කරන ලද අධිවාචන ක්‍රියාකාරකම් පිළිබඳව ද විය සඳහන් කරයි. හතරවනි කොටස 2015 වසරේදී සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වන ලද වතු ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම් පිළිබඳ සමාජ, ආර්ථික සම්භාෂණයක නිගමනයන් ඉදිරිපත් කර, වියට අර්ථකරනයන් බඳාදේ. මෙම ලේඛනයේ අවසන් කොටස විහි ප්‍රධාන නිගමනයන් සාරාංශ ගතකර ඉදිරිපත් නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කරයි.

2.0 පසුබෑම

වැවිලි කෘෂිකර්මාන්ත සේෂ්ටුයට ආවේණික වූ විශේෂ ලක්ෂණ අතර, නේවාසික ඉම බලකාය ද විකකි. වතුවල සේවයේ යෙදී සිටින කම්කරුවන් හා අනෙකුත් කාර්ය මත්ස්‍යාලය අභාෂ වතුවලම නේවාසිකව පිටත්වනි. මෙම කුමය 19 වන ගතවර්ෂයේදී ඕතාන් (කේපි, තේ හා රඛරි) වතු හිමියන් විසින් හඳුන්වා දෙන ලදී. විය ඔවුන්ගේ දේශීය අනුපාතිකයන් විසින් 20 වන ගත වර්ෂයේදී ද පිළිපාදින ලද අතර, අද වන තෙක් විය නොවෙනස්ව පවතී.

වැවිලි සේෂ්ටුයන් පිට වැඩි කරන කම්කරුවන්ගේ වැටුප් වලට වඩා වතු කම්කරුවන්ගේ වැටුප් වේතිහාසිකව පහළ මට්ටමක තිබේ ඇත. තවද විම කම්කරුවන්ට තමන්ගේ හාම්පතුන් ඉල්ල සිටින සේෂ්ටුයක පදිංචි වී පිටත්වනවා හැර වෙන විකල්පයක් ද නොතිබිණි. විවැනි පසුබෑමක් තුළ නේවාසික පහසුකම් තොම්ලේ බඟ දීම සිදුවිය යුතු දෙයකි. නමුත් විම කුමය කම්කරුවන් දිගටම වතුවල රඳවා ගැනීමට ද උපකාරී වේ. පවුලක අවම වශයෙන් වික් සාමාජිකයෙක් කුමන ආකාරයක හෝ වත්තේ රැකියාවක් නොකරන්නේ නම් 'මුළු' පවුලම අභාෂ වත්තෙන් ඉවත්ව යාමේ (වහි ප්‍රතිඵලයක් වශයෙන් පිටත් වීමට නිවහනක් අනිම් වීමේ) අවභානමකට ලක්වේ.

වතු නිවාස වල වර්ගය හා තත්ත්වය වතු දිරාවලියේ අභාෂ පුද්ගලයාගේ තරාතිරම අනුව රඳා පවතී. සේෂ්ටු කම්කරුවන් බඟක්ක වර්ගයේ "ලයිම" කාමර වල පිටත්වන වැඩි පරික්ෂක හා මිශිකාර ග්‍රේනිවල කාර්ය මත්ස්‍යාලය කුඩා නිවාස වර්ගයේ නිල නිවාස වල පදිංචි වී සිටින අතර, කළමනාකරුවන් වඩා ඉඩ පහසුකම් ඇති බංගලාවල පිටත්වනි.

නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින වතු ඉම බලකායේ බහුතරයක් වන කම්කරුවන් පිටත්වන ජේල් කාමර (ලයින් කාමර) වර්ග 3 කට අයත්වේ. තනි බඟක්ක ලෙස හැඳින්විය හැකි ඉදිරිපස ආලින්දයක් සහිත කාමර තිබෙන ගොඩනැගිල්ල ඉදිරිපස ආලින්දයක් සහිත යුගල බඟක්ක (ඉදිරිපස කාමරයක් හා පිටුපස කාමරයක් පිහිටා ඇති ගොඩනැගිලි) හා ඉදිරිපස හා පිටුපස ආලින්දයන් සහිත තනි ජේල් (back to back room) කාමර. සෑම ලයිමක්ම කාමර 10-12 කින් සමන්විත විය හැකිය.³ සාමාන්‍යයෙන් ලයින් කාමරයක් වර්ග ඇඩ 10.12 ක් වන අතර (සමහර කාමර ඊටත් වඩා කුඩා වේ). ආලින්දය ඇඩ 5.5 වේත හෝ මුළු නිවාස වර්ග ඇඩ 145 ක ප්‍රමාණයෙන් පිහිටා තිබේ. මුදල් මෙම නිවාස වල බිම මධ්‍යන් ආවරණය කර තිබූ අතර, ගල් ව්‍යුත් හෝ සිමෙන්ති ගල් ව්‍යුත් පාත්ති සාඛා තිබිණි. මෙම නිවෙස් වල වහා සඳහා රැලි ගැසුනු යකඩ තහඩු පාවිච්චි කරන ලද අතර, ඉදිරිපස ආලින්දයට විවෘත වන ආකාරයේ ඉතා කුඩා තනි ජන්ලයක් සවිකර තිබුණි.

වතු කම්කරුවන්ගේ මෙම වාසස්ථාන ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර, වාතානුයෙන් තොර වූ ස්ථාන වෙන විම වාසස්ථාන සඳහා ස්වභාවීක විෂිය ද නොලැබෙන මෙම වාසස්ථාන අභ්‍යරා තෙතමනයෙන් හා

³ 1971 අංක 2 දුරණ වතු නිල නිවාස (විශේෂ විධිවිධාන) පහතේ 2 වෙනි ජේල් වතු කම්කරුවෙක් තමන්ගේ සේවාව අවසන් කර තිබෙන නමුත්, අයිතිවායෙන් ඒ පිළිබඳව නියෝගයක් ලැබෙන තුරු කම්කරුවෙක් හා මුදල් යැපෙන්නන් සේවා යොජකය විසින් වත්තෙන් පිටත් තිරීම තහනම් කරයි.

⁴ Orde-Browne, Granville St. J. (1943), Labour Conditions in Ceylon, Mauritius and Malaya, His Majesty's Stationery Office : London, p. 18.

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැවේලි ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම්

දුමෙන් පිරි සහිපාරක්ෂක පහසුකම් වලින් තොර ස්ථාන වේ.⁵ ඔවුන්ට විෂිය බ්‍රාගැනීම සඳහා තිබෙන විකම මූලාශ්‍රය වන්නේ කුප්පි ලාම්පුව වේ. ව්‍යම නිවෙස් වල පරම්පරා කිහිපයකට අයත් සාමාජිකයින් 8 දෙනෙක් පමණු ඉතා අඩු ධ්‍යුම් ප්‍රමාණයක් බෙදා හඳු ගනී, මෙවත් ලයින් කාමර තදුබදුයෙන් පිරි ස්ථාන බවට පත්වී ඇත. මෙම ලයින් කාමර වලට සමාන්තරව විවෘත කාණු ගාලා යන අතර, ව්‍යම කාණු දුගඳ පිටවන ස්ථාන බවට පත්වී තිබෙන අතර, මෙඩ රෝග ද බෝ කරයි. පසුකාලයේදී කම්කරුවන් සඳහා පොදු වැසිකිලි හඳුන්වා දෙන ලදී. නමුත් මෙම වැසිකිලි නඩත්තුවෙන් තොරවීම තිසා නිවැසියන් විවෘත ස්ථාන වල මුතු කිරීමට හා මලපහ කිරීමට සිදුව ඇත. ජලය දුර ස්ථාන වලින් බ්‍රාගැන කඹුම් ප්‍රදේශ හරහා රැගෙන ය යුතුව තිබේ. සාමාන්‍යයෙන් කාන්තාවන් හා ප්‍රමෙන් විසින් ජලය රැගෙන විනු ලැබේ. මෙත කාලයේදී මෙම ලයින් කාමර වලට යාබද ප්‍රදේශ වල පොදු ජල කාණු ඉදිකර ඇත.

20 වෙති සියවස පුරාම මුළදී ඉන්දියානු රජය විසින්දු, පසුව ශ්‍රී ලංකාවේ දේශීය දේශපාලන හා වෘත්තීය සංවිධාන විසින්දු වතු ප්‍රජාවගේ අනෙකුත් ඉතාම දුක්ඩිත සාමාජ තත්ත්වයට අතර, ඔවුන් මුහුණා පා සිරින නිවාස අරුබුදාය විසින්දු සඳහා කටයුතු කළ යුතු බවට රාජ්‍ය බලධාරීන් වෙත බලපෑම් විශ්ලේෂණ කරන ලදී. විනි ප්‍රතිච්ලුයක් වශයෙන් (1941 අංක 15 දරණ පනතින් සංකීර්ණය කරන ලද) 1889 වර්ෂයේ ඉන්දියානු වතු කම්කරු ආයු පනත හඳුන්වා දෙන ලදී. ආයු පනතේ 12 (1) වගන්තීය මගින් සේවායේෂකයා විසින් සැම විවාහක ජේඩ්බුකටම තමන්ටම කියා වෙනම කාමරයක් බ්‍රාගැන යුතු බව නියම කරන ලදී. මෙම ජේඩ්බුව අදාළ කම්කරුවාගේ හෝ ඔහුගේ/අයෙගේ කළතුයාගේ දුරුවා හැර වෙනත් අය සමග කාමර බෙදා හඳු නොගතයුතු බවද සඳහන් කරන ලදී. කෙසේ වෙනත්, වතු කම්කරුවන්ගේ සුහසාධනය සඳහා සාදන දද අනෙකුත් බොහෝ අනුපනත් මෙන් මෙම නිතිය ද සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවුයේ නැත.

පරට පර (back to back) තිබෙන ආකාරයේ ලයින් කාමර ඉදිකිරීම තහනම් කිරීමට හා කම්කරුවන් සඳහා ඉතා කුඩා නිවාස මාදුලියේ (Cottages) අලුත් නිවාස ප්‍රවර්ධනය කිරීම සඳහා 1950 දී රෙරුලාසි⁶ හඳුන්වා දෙන ලදී. මෙම වාසස්ථාන විවෘත හෝ සංවෘත ඉදිරි ආලින්දයක්, සාලයක්, මුළුතැන්ගෙයක් හා පිටුපස ආලින්දයක් සහිත වාසස්ථාන විය යුතු බව සඳහන් කරන ලදී. මෙම රෙරුලාසි යටතේ මෙම කුඩා නිවාස වල වට්පිටාව කැලීකසල හා මළ මුතුවින් තොරව පිරිසිදුව තබාගත යුතු අතර, කාණු පද්ධතිය ද විලෙස පිරිසිදුව තබා ගතයුතු බව සඳහන් කරන ලදී. යුගල බැරුක්ක වර්ගයේ ලයින් කාමර ඉදිකිරීමේ කටයුතු නතර කරන දද අතර, ඉන්පසුව දැඟක ගණනාවක් තුළ දැනට තිබෙන වාසස්ථාන වෙනුවෙන් අලුත් නිවාස ඉදිකිරීමේ කාර්යයෙහි ප්‍රගතිය ඉතා මන්දාම් ආකාරයෙන් සිදුවිය.⁷ ඉදිකරන දද සුළු සංඛ්‍යාවක කුඩා නිවාස වර්ගයේ වාසස්ථාන කම්කරුවන් නොවන ලිපිකරු හා අනෙකුත් පර්පාලන කාර්යයන්වල යෙදු සිරි කාර්යය මත්ත්විලය විසින් ප්‍රයෝගනයට ගන්නා ලදී.

1970 ගණන් වල මුළු කාගයේදී වතු ජනසනු කිරීමෙන් අනතුරුව වතු කම්කරුවන්ගේ සාමාජ සුහසාධනය වැඩිදියුණු විය හැකි බව වෘත්තීය සම්ති හා අනෙකුත් අය අතර අධික ලෙස බලාපොරුත්තුවක් පැවතිනි. ශ්‍රී ලංකා රාජ්‍ය වැවේලි සංස්ථාව (SLSPC) හා ජනතා වතු සංවර්ධන මත්ත්විලය : (JEDB) යන රාජ්‍ය ආයතන දෙක කළුන් ප්‍රදේශලික අධිකිය යටතේ පැවති හෝ රඛ්‍ය ව්‍යුවල නව කළමනාකරණ ආයතන බවට පත්විය. පෙර සිරි අධිකිකරුවන්ගේ සමග සංස්ථානය කරන විට, රජයේ බලධාරීන් අතර වතු කම්කරුවන්ගේ සාමාජ තත්ත්වය හා සුහසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි දැඩි උන්නදුවක්

⁵ Hollup, Oddvar (1994), *Bonded Labour: Caste and Cultural Identity Among Tamil Plantation Workers in Sri Lanka*, Charles Subasinghe & Sons: Colombo, pp. 53 and 55.

⁶ 1950 අංක 10168 දරණ රජයේ ගැසට් ප්‍රතිය (දිනය සඳහන් කර තොමතේ), ඩී. ඩී. වන්දුබේස් හා පී. පී. සිවප්‍රකාසම් (2011) *Red Colour of Tea: Central Issues that Impact the Tea Plantation Community in Sri Lanka* යන ප්‍රකාශනයේ පෙන්වා දෙන ලදී. මානව සංවර්ධන සංවිධානය, මහනුවර, පැමු 21-22. 1912 අංක 10 දරණ වතු කම්කරුවන් අතර පවතින මෙඩ රෝග පිළිබඳ ආයු පනතේ 12 වන වගන්තීයේ විධිවිධාන යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ, මෙඩ රෝග බෝවීම වැළැක්වීම පිනිස වතු ලයින් කාමර වල කම්කරුවන්ගේ සාමීප්‍රදාශාව සඳහා රෙරුලාසි පැවතිය හැකිය. මෙම රෙරුලාසි වලට වතු නිවාස පිහිටි ස්ථානය, වම නිවාස ඉදිකරන ආකාරය, විය සඳහා පාවිච්චි කරන ගෙඩිනැරුම් ද්‍රව්‍ය වැනි දේවල්ද, වැසිකිලි බ්‍රාගැන හා ඉදිකිරීම්, ලයින් කාමර වල කාණු පද්ධතියේ හා වට්පිටාව, නාන ස්ථාන හා ජල සැපයුම් පිළිබඳ විධිවිධාන ද මෙයට ඇතුළත් විය හැකිය.

⁷ Rote, Ron (1986), *A Taste of Bitterness: The Political Economy of Tea Plantations in Sri Lanka*, Free University Press: Amsterdam, p. 87.

තිබූ නමුත්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවේලි සංවර්ධන හා ජනතා විතු සංවර්ධන මණ්ඩලයට අයත් සමාජ සංවර්ධන අංශ වලින් නිවාස වල බාහිර පාත්ති වලට සුළු සුළු අලුත්වැඩියා කිරීම් හැර වැඩි දෙයක් සිදු කෙරේහේ නැත.

රණකිංහ ප්‍රේමදාස මහතාගේ විස්සත් ජාතික පක්ෂ රජය යටතේ රජයට අයත් විතු පුද්ගලිකරණය කිරීමේ ක්‍රියාවලිය 1992 වසරේදී ආරම්භ කරන ලද අතර, විය වන්දිකා බණ්ඩාරනායක කුමාරතුවුග මැයිනියගේ සන්ධාන රජය යටතේ සම්පූර්ණ කරන ලදී. රජය මෙය යටතේ විතු 450 ක් පුද්ගලික අංශය මගින් ක්‍රියාත්මක වන ප්‍රාදේශීය වැවේලි සමාගම් 23 කට (විසර 50 කට) බඳු පදනම මත කළමනාකරණය සඳහා බාර දුන්නේය. මෙම ඉඩම් වල අයිතිය දිගටම රජය සතුවිය. විතු ඇතුළත්ව විශාල ප්‍රමාණයේ ඉඩම් 1970 මුද් භාගයේදී ජනසතු කළ අවස්ථාවේදී ඒ සඳහා ස්ථාපිත කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත එම අයිතිය පවරන ලදී.

විතු නිවාස යෝජනා කුම ඇතුළත්ව රාජ්‍ය සංස්ථා වල සමාජ සුහාදන කාර්යයන් නව ත්‍රීපාරුණව නියෝජිත ආයතනය වෙත පවරන ලදී. සේවායෝජකයන්, රජය හා වෘත්තීය සම්මි (පිළිවෙශින් 5,4,2 අනුපාතයෙන් යුත්) නියෝජනය සම්ම වැවේලි නිවාස හා සමාජ සුහාදන හාරය (PHSWT) නම්න් 1992 වසරේදී මෙම නියෝජිත ආයතනය ස්ථාපිත කරන ලද අතර, විය 1993 වසරේ සිට ක්‍රියාත්මක විය. විහි මූලස්ථානය කොළඹට නුදුරින් පිහිටා තිබෙන අතර බඳුල්ල, ගාල්ල, හැටුන්, මහනුවර, කැගල්ල, නුවරඑළිය හා රත්නපුර යන පුද්ගලීය කාර්යාලයන් පිහිටා ඇත.

මෙම නියෝජිත ආයතනය 2002 වසරේදී වැවේලි මානව සංවර්ධන හාරය (Plantation Human Development Trust) නම්න් නැවත නම් කරන ලදී. වැවේලි අංශයේ නිවාස යෝජනා කුම ක්‍රියාත්මක කිරීමේදී මෙම ආයතනය ඉතා වැදගත් කාර්යාලයක් ඉටුකර ඇත. තමන්ට පවරන ලද බලතල ඉටු කළ ආකාරය පිළිබඳ PHSWT/ PHDT කෙරෙහි වෛවේචනයන් තිබේ. විම ආයතනය නිළධාරීවාදයෙන් යුතුව කටයුතු කරන බවත්, විය කම්කරුවන්ගෙන් දුරස්ථ වී ඇති බවත් විතු කළමනාකාරීවය සමග ගැරීමට නොහැකි / අකමැති තත්ත්වයක සිටින බවත් වියට විරෝධීව වෝදනා ව්‍යුත්ල වී තිබේ. අරමුදල් සපයන්නන් විසින් බැඳෙන ලද මූල්‍ය වැවේලි ප්‍රජාවගේ හඳුනී අවශ්‍යතා සඳහා වැයකරනවා වෙනුවට තමන්ගේ නඩත්තුව සඳහා වැයකර ඇති බවටද වෝදනා ව්‍යුත්ල වී ඇත.

3.0 ප්‍රජාත් පුද්ගලිකරණය වැවේලි නිවාස යෝජනා කුම (1994-2014)

විතු පුද්ගලිකරණය කිරීමෙන් පසු අද වන තෙක් (විනම් 1994 සිට 2014 දක්වා) විවිධ ආයතන මගින් වැවේලි අංශයේ නිවාස 25000 ක් ඉදිකර ඇත. මෙම නිවාස (පහළ වගුව 1 පෙන්වා දෙන ආකාරයෙන්) දිස්ත්‍රික්ක 7 ක ඉදිකර ඇති බව පෙනේ. වැවේලි මානව සංවර්ධන හාරය මෙම තොරතුරු බඳාදී ඇත.

වගුව 3.1 දිස්ත්‍රික් අනුව සම්පූර්ණ කරන ලද නිවාස ඒකක, 1994-2004

දිස්ත්‍රික්කය	සම්පූර්ණ කරන ලද ඒකක වල සංඛ්‍යාව	සම්පූර්ණ කරන ලද ඒකක වල මූල සංඛ්‍යාවේ ප්‍රතිශතය
භාවන්	4,973	19.88
ගාල්ල	4,152	16.60
නුවරඑළිය	4,002	16.04
බඳුල්ල	3,458	13.82
මහනුවර	3,352	13.40
රත්නපුර	2,873	11.48
කැගල්ල	2,197	8.78
එකතුව	25,007	100

මූලාශ්‍ය : වැවේලි මානව සංවර්ධන හාරය - 2015

⁸ de Fontgalland, S. Guy (2003), Social Development and Poverty in the Plantation in Sri Lanka, Leo Marga Ashram: Bandarawela, pp. 11-54.

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැවේලි ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම්

වැවේලි ප්‍රජාව බිජුල වශයෙන් ජ්‍යවත්වන හැටන් හා නුවරඑළිය ප්‍රදේශ වල වතු නිවාස 35% ක් පමණ පිහිටා ඇති බව ඉහත වගුව 1 පෙන්වා දෙයි. අනෙකුත් දිස්ත්‍රික්ක වල මෙම නිවාස වල ප්‍රතිතය 9% - 16% පරාසය තුළ තිබේ. දිස්ත්‍රික් හතක නව නිවාස ඒකක වල පැතිරීම උඩිරි, මැදුරට හා පහතරට කළුප වශයෙන් වතු කම්කරුවන්ගේ ව්‍යාප්තිය පිළිබඳ කරයි. කෙසේ වෙතත්, විය ඔවුන්ගේ සංඛ්‍යාත්මක අනුපාතය හා සමාන නොවේ.

නුවරඑළිය හා හැටන් ප්‍රදේශ සමග සන්සන්දනය කරන විට අඩු සංඛ්‍යාවක වතු පවුල් ජ්‍යවත්වන දිස්ත්‍රික්ක වලට ප්‍රමුඛතාවයක් ලබාදීමට බලකරන හේතු තිබිය හැකිය. පහතරට දිස්ත්‍රික්ක වල තිබෙන වතු නිවාස වල තත්ත්වය, අනෙකුත් වතු නිවාස වල තත්ත්වය සමග සන්සන්දනය කරන විට ඉතාම පහත් මට්ටමක පවතී. සමහර වතු කළමණාකරුවන් හා අයිතිකරුවන් වතු නිවාස හා අදාළ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම දීර්ශ කාලයක් පැහැර හරු ඇති හෙයින් මෙම තත්ත්වය පැන හැරි ඇත. නමුත් දකුණේ වතුවල විශාල ප්‍රමාණයේ සිංහල කම්කරුවන් සිටින හෙයින් වම වතු උඩිරි ප්‍රදේශ සමග සන්සන්දනය කරන විට සාපේෂ්‍යව පහසුකම් වැඩි වතු බවට සාමාන්‍ය මතයක් පවතී. වම නිසා නිවාස ලබාදීමේ වැඩිපිළිවෙළ දේශපාලනීයකරණාය වී ඇති අතර, විය ශ්‍රී ලංකාවේ අනුග්‍රාහික සංස්කෘතිය පිළිබඳ කරයි. ආන්ධි ප්‍රක්ෂයේ දේශපාලනයෙන් සාධාරණාව හා අපක්ෂපාතිව කටයුතු කිරීම වෙනුවට, තමන්ගේ ආධාරකරුවන්ට හෝ තමන්ගේ ජනන්ද කොට්ඨාසයට අයත් ජනතාවට උදුවූ උපකාර කිරීමටත්, තැනි ලබාදීමටත් පෙළෙළිනි.

වතු වල නව නිවාස ඉදිකිරීමේ කටයුතු ඉතාම මන්දගාලීම සිදුවී ඇති අතර, විය ඉතා සුළු ප්‍රමාණයකින් සිදුවී තිබේ. වේගේම ඒවායේ ඉදිකිරීමේ කාර්යයනාරය (දේශීය හා විදේශීය) නියෝජිත ආයතන අතර කැබලි වලට කැඩී ගොස් ඇත. තවද වතු ප්‍රජාවට ප්‍රමාණවත් නිවහනක්, යන කරුණ පිළිබඳව වෙනස් වූ දැන්ම් කේත්‍යායන් පවතී. වහි ප්‍රතිච්ලියක් වශයෙන් නිවාස ඒකක වල බිම් ප්‍රමාණය පිළිබඳ විකර්තාවයක් තිබේ හැත. නිවාස ඉදිකිරීම සඳහා වියදුම් අධික ලෙස වැඩිවී ඇති අතර, විය වැඩි වන ගොඩනැගිලි උව්‍ය වල පිරිවැය හා ගුමයේ පිරිවැය පිළිබඳ කරයි. සමස්ථයක් වශයෙන් 1994 සිට 2014 වසර දක්වා නිවාස 25007 ක් ඉදිකර ඇති බව පෙනේ. පහත දැක්වෙන වගුව 2 වම නිවාස ඉදිකිරීමේ ක්‍රියාවලිය කාල වකවානුව, නිශ්චිත වැඩසටහන්, ඉදිකළ නිවාස වල බිම් ප්‍රමාණය, පිරිවැය හා අරමුදල් ලබාදී ඇති ආකාරය යන කරුණු අනුව විස්තර කරයි.

වගුව 3.2 නිවාස යෝජන තුම් 1994-2014 (24.01.2015 දිනට)

කාලය	වැඩසටහන	සම්පූර්ණ කරන ලද නිවාස	සංඛ්‍යාව	බැඳී තුළුණාග (වර්ග අන්තර්)	මුළු මාරු	මුළු ලබනු ඇතුළු අනු ආකෘති තුනා අනු පාන පිළිබඳ අනු පාන (%)
1994-1997	සමාජ සුහනසාධන වැඩසටහන (SWP) II	3,900	400	40,000.00	75.00	25.00
1996	ව්‍යාපාදී ග්‍රාමීය ස.වර්ධන වැඩසටහන (IRDP)	1,351	400	29,000.00	51.72	48.28
1998-1999	වතු යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (EIDP)	150	400	60,000.00	50.00	50.00
1998-2005	වතු සංවර්ධන සහයෝගී වැඩසටහන (PDSP)	14,041	416	94,000.00	42.33	57.67
2001				275,000.00	72.73	27.27
2004	ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA)	735	630	375,000.00	53.33	46.67
2008				440,000.00	45.45	54.55
2004-2008	ජාතිය ගොඩනැගිලි හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය (MNB&EID)	4,021	535	225,000.00	44.44	55.56

2009-	New Life Housing – වැවිලි	356	550	440,000.00	45.45	54.55
2013	මානව සංවර්ධන භාරය	381	550	515,000.00	53.40	46.60
2009	අදුර්ක නිවාස යෝජනා කුමය	47	760	1,700,000.00	--	100.00
2013-	වර්ල්ඩ් විෂය් (දාව කැලේ වතුයාය - නුවරඑළිය දිස්ත්‍රික්කය)	25	550	100,000.00	100.00	--
25,007						

මුළුගය : වැවිලි මානව සංවර්ධන භාරය - 2015

ඉහත සඳහන් කර ඇති දත්ත වික් වික් නිවාස යෝජනා කුමවල ඉතා වැදගත් ගැටෙමු 3 ක් විශ්ලේෂණය කිරීමට උපකාරී වේ. (i) නිවාස ඒකකවල බිම් ප්‍රමාණය (ii) නිවාස ඒකකයක් සඳහා වූ පිරිවය (iii) පවුල්වලට ලබා දී ඇති ණය මුදල් හා ප්‍රදානයන්වල අනුපාතය

3.1 බිම් ප්‍රමාණය

1994-1999 කාල වකවානුවේ දී වික් නිවාස ඒකකයක බිම් ප්‍රමාණය වර්ග අඩි 400 ක් පමණ විය. වික් ඒකකයක් සඳහා වූ වියදුම රැපියල් 29000 ක් හා 60000 ක් අතර පරාසයක විය. කෙසේ වෙතත්, වැවිලි සංවර්ධන සහයෝගීතා වැඩසටහන යටතේ 1998-2005 කාල පරිවිශේෂයේදී විශාල සංඛ්‍යාවක නිවාස - 1994 හා 2014 යන වසර අතර ඉදිකරන ලද මුළු නිවාස සංඛ්‍යාවන් 50% ක් පමණ - නිවාස වර්ග අඩි 416 බිම් ප්‍රමාණයක ඉදිකරන ලදී. මෙම නිවාස සඳහා වික් ඒකකයකට වැය වූ මුදල් ඉහළ ප්‍රමාණයේ රැපියල් 94000 ක් විය.

2001-2008 කාල වකවානුවේදී වර්ග අඩි 630 ක බිම් ප්‍රමාණයකින් යුතු නිවාස ඒකක 735 ක් ඉදිකරන ලදී. මෙම නිවාස සඳහා පෙරට වඩා වියදුම වැඩි වූ අතර, විය ඒකකයක් සඳහා වියදුම රැපියල් 275000 සිට 440000 ක දක්වා වූ පරාසයක පැවතිනි. මෙම වාසය්ථාන දෙමෙන්ම නිවාස ඒකක යන කරුණු මෙහි සඳහන් කළ යුතුව ඇත. 2009 වසරේදී රැපියල් මිලියන 1.7 වැනි ඉතා ඉහළ පිරිවයකින් සමඟ ආදර්ශ නිවාසද ඉදිකරන ලද අතර මෙම ආදර්ශ නිවාස වල බිම් ප්‍රමාණය වර්ග අඩි 760 ක් විය. මෙම ඉදිකිරීම සඳහා ලබාදෙන සම්පූර්ණ මුදලම ප්‍රදානයක් විය.

කෙසේ වෙතත් - 2009 හා 2013 යන වසර වල ඉදිකරන ලද නිවාස වල බිම් ප්‍රමාණය වර්ග අඩි 550 දක්වා අඩු වී තිබිනි. නමුත් ඒකකයක් සඳහා වෙන්කරන ලද මුදල රැපියල් 515,000 දක්වා වැඩිවී තිබිනි. මෙම වැඩසටහන රාජයේ බලධාරීන් විසින් දැනට ද අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබේ.

විශාල පිරිවයකින් හා වැඩඩිම් ප්‍රමාණයකින් සාදන ලද ආදර්ශ නිවාස වල තත්ත්වය කෙසේ වුවත්, වසර 20 ක කාල වකවානුවක් තුළ නිවාස ඒකකවල බිම් ප්‍රමාණය හා ඒකකයට වැයවෙන පිරිවය යන කරුණු දෙකෙහි වැඩිවීමක් සිදුවී ඇත. බිම් ප්‍රමාණය වර්ග අඩි 400 සිට 550 දක්වාත්, ඒකකයක් සඳහා වූ පිරිවය රැපියල් 440,000 සිට රැපියල් 515,000 දක්වාත් වැඩිවී ඇත.

ශ්‍රී ලංකාවේ අඩු පිරිවයෙන් යුතු නිවාස යෝජනා කුම සඳහා අදාළ නිවාස වල බිම් ප්‍රමාණය පිළිබඳ ජාතික මට්ටමේ ප්‍රමිතියක් නොමැති බව පෙනේ. නාගරික සංවර්ධන අධිකාරය මුලදී කොළඹ නාගරික දිළිඳු ජනතාව සඳහා ඉදිකරන ලද අඩු පිරිවයෙන් යුතු නිවාස සඳහා වූ ප්‍රමිතිගත බිම් ප්‍රමාණය වික් ඒකකයක් සඳහා වර්ග අඩි 400 ක් බව අස්ථිත්වාත්තු කර තිබිනි. කෙසේ වෙතත් කුඩා ප්‍රමාණය පිළිබඳව දක්වන ලද විරෝධතා වලින් පසු 2014 වසරේදී ද මෙය වික් ඒකකයක් සඳහා වර්ග අඩි 500 දක්වා වැඩි කරන ලදී. රැවේ උතුරු හා නැගෙනහිර පළාත් වල කියුත්මක ඉන්දියානු නිවාස යෝජනා කුමය වික් නිවාස ඒකකයක් සඳහා වූ අවම බිම් ප්‍රමාණය වර්ග අඩි 550 ක් බව නිශ්චිත කර ඇත. ඉහ්දියානු රාජයේ අරමුදලින් වැවිලි දිස්ත්‍රික්ක වල ඉදිකරන නිවාස සඳහාත් විම ප්‍රමිතිය පිළිපෑදිය යුතුව ඇත.

3.2 මුදල් ලබාදීමේ ක්‍රමය

වත්මන් නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස එකකයක් සඳහා වෙන්කරන ලද මුදල රුපියල් 515,000 ක් වේ. මෙම මුළු විකතුව රුපියල් 240,000 ක (හෝ මුළු මුදලින් 45% ක්) ප්‍රභානයකින්ද, රුපියල් 275,000 ක් (හෝ මුළු මුදලින් 55% ක්) නාය මුදලකින්ද සමන්විත වේ. නාය මුදල සඳහා 7.5 ප්‍රතිශතයක පොලියක් වසර 15 කාලයක් තුළ ගෙවිය යුතුව තිබෙන අතර නාය වාර්කය වතු කමිකරවන්ගේ මාසික වැටුපෙන් අඩු කරනු ලැබේ.

මෙම නාය මුදල ප්‍රතිලාභීන් වෙත සැපුවම ලබා නොදෙන අතර, විය ප්‍රාදේශීය වැවේලි සමාගම් හරහා ලබාදෙනු ලැබේ. පවුලේ ගහ මූලිකය හා වතු කළමනාකාරීන්ට ඇතර අතර අන්සන් කරනු ලබන ගිවිසුමක් අනුව මෙය සිදුවේ. අදාළ වතු කමිකරු නිවාස සමුපකාර සම්තිය විසින් තෝරා ගනු ලබන කොඩ්තාත්කරුවෙකු විසින් ව්‍යම නිවාස ඉදිකරනු ලැබේ. මුළු පිරවැය සඳහා වූ (ප්‍රභානය හා නාය මුදල) මූලාශ්‍රය වන්නේ අදාළ මධ්‍යම රජයේ අමාත්‍යාංශය වේ. ⁹ වාර්ෂික අයවැය උෂ්ඨනයේදී මෙම අරමුණ සඳහා වෙන්කරනු ලබන ප්‍රතිඵාදන වලින් මෙම මුදල් ලබාදෙනු ලැබේ. මෙම යෝජනා ක්‍රමයේ මධ්‍යම රජයේ අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කිරීමේ නියෝජන ආයතනය වෙන්නේ වැවේලි මානව සංවර්ධන හාරය වේ.

1990 දැයකයේ මුදල බාගයේදී වතු පුද්ගලිකරණය කිරීමෙන් අනතුරව සියලුම වතු නිවාස යෝජනා ක්‍රම සඳහා වූ අරමුදල් විදේශ ප්‍රභානයන් ලබාදෙන ආයතන හා නාය ලබාදෙන ආයතන වලින් (ලන්දේසි හා තොර්විජයන් ද්‍රිවිපාර්ශ්වික නියෝජිත ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව කැන්ඩියානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනයත ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වූ ජපන් බැංකුව (ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය) හා ශ්‍රී ලංකා රජයෙන් ලබාදෙනු ලැබේ.

වතු ප්‍රජාවට අයත් නිවැසියන් තමන්ගේ නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා තමන් සතු සම්පත් ද යොදාගෙන ඇත. විදේශ රැකිය වලින් උපයන ලද මුදල්, වත්තෙන් පිට වැඩ කිරීමෙන් ඉතිරි කරගත් මුදල්, දේවක අර්ථසාධක අරමුදල්, වතු කමිකරු නිවාස සමුපකාර සම්ති වලින් ලබාගෙන ඇති නාය මුදල් වැනි මූලාශ්‍ර මගින් ඔවුන් මෙම සම්පත් රැස්කරගෙන ඇත. ¹⁰ නේවාසික වතු පවුල් වලට තහි තහි ඔහ්පු ලබාදීම වෙනුවට අලුත් වතු නිවාස වල හා ව්‍යම නිවාස පිහිටි ඉඩීම් වල (සම අයිතිය) පැවර්මේ අරමුණින් වතු කමිකරු නිවාස සමුපකාර සම්තිය පිහිටුවන ලදී.

මෙම වතු කළමනාකරණය කරන, වතු වල පිටත්වන හේවාසික කමිකරවන්ට රැකියා ද ලබාදෙන ප්‍රාදේශීය වැවේලි සමාගම් මේ සඳහා කිසිම මූලන දායකත්වයක් ලබා නොදෙන නමුත්, ව්‍යම නිෂ්පාදනයේ ප්‍රතිලාභ නොලා ගනී. කෙසේ වෙතත් සමන්තර ප්‍රාදේශීය වැවේලි සමාගම් ජේල් නිවාස වල වහල් නැවත සකස් කිරීමට හා ජලය හා සනීපාර්ශ්වක පහසුකම් ලබාදීම සඳහා මුදල් වැයකර තිබේ.

⁹ මෙම අමාත්‍යක්.යය 1997 සිට විවිධ නම් යටතේ ක්‍රියාත්මක වී ඇත. වතු යටතල පහසුකම් අමාත්‍යාංශයත ප්‍රතිය ගොඩනගීමේ හා වතු යටතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයත අර්ථික සංවර්ධන අමාත්‍යාංශයත වැට්ටිල සංවර්ධන අමාත්‍යාංශය. මෙය විවිධ නිවාස යෝජනා ක්‍රම කෙරෙන සාමාන්‍ය සඳහා වෙන්කරනු ඇති අයත් බලන්න : see Vamadevan, M., "Sri Lankan estate sector deprived of budgetary allocations", Sunday Times (Colombo), 20 February 2011, <http://www.sundaytimes.lk/110220/BusinessTimes/bt20.html>

¹⁰ වතු කමිකරු නිවාස සමුපකාර සම්තිය 1993 වසරෙන් පසුව පිහිටුවන ලද අතර, ව්‍යම සම්ති සමුපකාර දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රයේ ඇති නිවාස සමුපකාර සම්ති සුළු නාය වැසිවත්තන් ද ක්‍රියාත්මක කරයි තවද මෙම සමුපකාර සම්ති වැනුවල සිල්ලර කඩ හා සන්නිවේදන මධ්‍යස්ථාන වැනි සුළු ව්‍යවසාර කටයුතුව වලද යොදී සිටි. වැවේලි මානව සංවර්ධන හාරය, වතු කමිකරු නිවාස සමුපකාර සම්ති සඳහා අනුරූ ව්‍යවස්ථා සම්පාදනය කර ඇති අතර, වැනුවල ව්‍යම සම්ති පිහිටුවෙමද අයිතියන් නිවාස සමුපකාර සම්තිය වැනි කමිකරවන් මෙම සම්තියේ කමිටුවට සාමාජිකයන් පත් කරන අතර, ව්‍යම රැස්වීම් වලට සහනායි වී ඔවුන් තනතුරු සඳහාද තරග වැනි. තිලවත්ත වලන් නිලධාරීන්ද පත් කරති. වැනුවල නේවාසිකව සිටින නමුත්, වතු නිෂ්පාදනයත සම්බන්ධව වැඩ නොකරන වැවේලි ප්‍රජාව මෙම සම්තියේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබේ. වතු කළමනාකරවරය නො අධිකාර්වරය නො අධිකාර්වරය තිබා බලයෙන් වතු කමිකරු නිවාස සමුපකාර සම්තිවල සහනායිවරය වැකියෙන් කටයුතු කරයි. මෙම සම්තිවල ප්‍රධාන තනතුරු වතු කළමනාකරත්වයට අයත් පුද්ගලයන් විසින් ගොඩවන බවත්, තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී වතු අධිකාර්වරයාගේ බලපෑම ක්‍රියාත්මක වන බවත් වර්තා වී ඇත. see Kumarasiri, Sisira and L. D. Wijekoon (2001), 'Development of Estate Workers Housing Cooperative Societies' in Kamphuis, H. E. B. and B. Sivaram (eds.), *Human Perspectives in the Plantation Sector, Programme Support Group*,: Battaramulla, p. 113.

ප්‍රාදේශීය වැවිලි සමාගම් පවතින ආකාරයට නිවාස යෝජනා කුමාර සඳහා වූ ඔවුන්ගේ දායකත්වය නව නිවාස ඉදිකිරීම් සඳහා වෙන් කරන ලද වතු ඉඩම්¹¹ හඳුනා ගැනීම හා ඒ සඳහා බලය පැවතීම යන ආකාරයෙන් සිදුවේ. (වික් නිවාස ඒකකයක් සඳහා ඉඩම් පර්වස් 5-7 ලබාදෙන අතර, වාසස්ථානය සඳහා පර්වස් 2 ක් ප්‍රයෝජනයට ගනු ලැබේ.) තවද මෙම සමාගම් ප්‍රතිලාභී පවත්වා වමට මෙම ණය මුදල් ලබාදීමේ හා ඒවා අයකිරීමේ ත්‍රියාවලියේ ද සම්බන්ධ වී සිටී. වත්ත තුළ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේද ද වතු කළමනාකාරීත්වයේ සහයෝගය ලබාදෙනු ලැබේ.

මුළු එය මුදල වන රුපියල් 550,000 ලබාදෙන ආකාරය පහත සඳහන් පරිදි වේ. පළමු වාර්කය රුපියල් 80,000 (15.5%) - මෙම මුදල අත්තිවාරම සඳීම සඳහා අත්තිකාරම් මුදලක් වශයෙන් ලබාදෙනු ලැබේ. දෙවනි වාර්කය රුපියල් 235,000 (45.6%) - වහා මට්ටම දක්වා ඉදිකිරීම් කටයුතු සඳහා මෙම මුදල ලබාදෙනු ලැබේන් තුන්වෙනි වාර්කය රුපියල් 155,000 දී (30.0%) - මෙය කපරාද කිරීම, වයර්න් වැඩ හා දොර ජනෙල් සඳහා බඛන අතර ඉදිකරන ලද නිවසේ අවසන් වැඩ කටයුතු කිරීම සඳහා අවසන් වාර්කය වන රුපියල් 45,000 ලබාදෙනු ලැබේ. සාමාන්‍යයෙන් ඉදිකිරීම් කාලය වික් වසරක් වේ.

මෙම එය මුදලේ කොටස ආපසු ගෙවීමේ කුමාරුවෙදය වන්නේ වතු කම්කරුවන්ගේ වැටුපෙන් සංුප්‍රවාහන අඩුකිරීම වේ. විශාල බඛන අවස්ථාවේ ඔවුන් ගෙවිය යුතු මුදල් තිබේ නම් මෙම මුදල් ඔවුන්ට ලබාදෙන විශාලීක ප්‍රතිලාභ විශිෂ්ට අඩුකරගනු ලැබේ.

එය වශයෙන් ලබාදෙන කොටස සඳහා ඇය කිරීම් සිදුකරන ආකාරය වන්නේ වතුකම්කරුවන්ගේ වැටුපෙන් වාර්කය අඩුකිරීම වේ. විශාල යන අවස්ථාවේ යම් මුදලක් එය සඳහා ගෙවිය යුතුව තිබෙන විට, විම මුදල් කම්කරුවන්ගේ සේවක අර්ථසාධක අරමුදල හා විශාල පාර්නෝෂිකය වැනි විශාල ප්‍රතිලාභ විශිෂ්ට (ඉතිරි කිරීම් විශිෂ්ට පමණක්) අඩුකරනු ලැබේ.

අලුත් නිවාස ඉදිකිරීම් සිදු නොවුවත්, කාලයක් නිස්සේ සමහර වතු නිවාස වල ගුණාත්මකහාවයේ යම් ප්‍රගතියක් සිදුවී ඇත. නිවසේ ඉදිරි හා පිටුපස පදිංචිකරුවන් විසින් කරනු බඛන අමුත්වැඩියා කිරීම් වල ප්‍රතිව්‍යායක් වශයෙන් මෙම වාසස්ථාන වල ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවී ඇත. වහා නැවත සවිකර ඇති අතර, නිවසේ වල බිම් කොටස් වලට සිමෙන්ති ද දමා ඇත. දැන් බොහෝ වතු නිවාස වලට විදුලි බලය සපයා ඇති අතර, වැසිකිලි ද ඉදිකර තිබේ. පානීය ජලය ලබාගැනීම පිළිබඳවත් ප්‍රගතියක් ඇති වී තිබේ. බොහෝ නිවාස වල ගුණාත්මකහාවය ප්‍රතිඵලිත ප්‍රමිතින්ට වඩා පහළ මට්ටමක පවතින ත්‍රි ලංකාවේ නාගරක හා ග්‍රාමිය ප්‍රජාවගේ (පහත 3.3 වගුවේ පෙන්වා දී ඇති පරිදි) නිවාස සමාගම සංසන්දිතය කරන විටත් මෙම වතු නිවාස වල අඩුපාඩුකම් තිබෙන බැවින් ඒවා ඉතා ගෞරවන්වීතව පිටත්වීමට කැමැත්තක් දක්වන වතුවල පදිංචි ප්‍රද්‍රේශයන්ගේ අනිලාෂයන්ට¹² ගැලපෙන ආකාරයේ නිවාස නොවේ.

¹¹ වතු ප්‍රවාහන අනුකූල නව නිවාස නිමිත්වී. බෙලිනිවිස් (කොළඹ), මාර්තු 27, 2012, <http://archives.dailynews.lk/2012/03/27/bus42.asp>; "Modern housing units for estate workers"; Daily FT (Colombo), 26 August 2014, <http://www.ft.lk/article/342782/Modern-housing-units-for-estate-workers->; Hayleys.com, "A Home for Every Plantation Worker programme", <http://www.hayleys.com/info/135?oid=82>.

¹² Gunetilleke, Neranjana; Sanjana Kuruppu; and Susrutha Goonasekera (2008), The Estate Workers' Dilemma: Tensions and Changes in the Tea and Rubber Plantations in Sri Lanka, Centre for Poverty Analysis: Colombo, pp. 41-43.

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැවේලි පුජාවගේ නිවාස අයිතිවාසිකම්

වගුව 3.3 : අංශ අතර නිවාස පහසුකම් සංස්ථානය කිරීම

දෑරුණුකාය	නාගරික	ග්‍රාමීය	වැව	ජාතික
තනි නිවාස	87.8	96.7	29.0	92.3
යුගල නිවාස/පේෂී කාමර/පේෂී නිවාස	3.5	0.8	67.8	4.1
කාමර නොමැත	2.0	1.6	6.5	1.9
වික (1) කාමරයක්	18.6	17.5	45.2	18.9
වර්ග අඩ් 100-<250	7.8	10.7	33.0	11.1
වර්ග අඩ් 250-<500	36.7	16.4	16.2	17.2
ස්ථීර වහලයක්	95.5	91.5	32.3	89.6

මුළුයය : ජන ලේඛන හා ස.ඩා ලේඛන දෙපාර්තමේන්තුව (2015), කුටුම්බ ආදායම හා වියදම් සම්භාත්‍යය අවසන් වාර්තාව 2012/2013, කොළඹ, පිටු 99-102

ඉහත 3.3 වගුවේ ඇතුළත් නිල දැන්ත පැහැදිලිව පෙන්වා දෙන ආකාරයට, ප්‍රමාණවත් නිවහන් පිළිබඳ දුර්ගයන් අනුව බලන විට වතු නිවාස ඉතාම පහළ මධ්‍යමක පවතී. වතුවල ජ්‍යවත්වන පවුල් බොහෝ විට තනි කාමරවල ජ්‍යවත්වති. ඔවුන්ගේ වාසස්ථාන වල කාමර විකක් හෝ දෙකක් තිබිය හැකිය. සමහර අවස්ථා වල කිසිදු කාමරයක් නොමැති වාසස්ථාන ද තිබේ. බොහෝ විට ඔවුන් වර්ග අඩ් 250 ක පමණ තුම් ප්‍රමාණයක ජ්‍යවත් වෙති. නාගරික හා ග්‍රාමීය පවුල් සමග සංස්ථානය කරන විට වතු නිවාස වලට බොහෝ අවස්ථා වල ස්ථීර වහලයක් නොමැති අතර, තාවතාලික (හෝ අර්ධ ස්ථීර) වහලකින් යුතු වාසස්ථාන වල ඔවුන් ජ්‍යවත් වෙති.

3.3 සමාජ සංවර්ධන ආයතනයේ මැදිහත් වීම.

මහනුවර සමාජ සංවර්ධන ආයතනය, වෘත්තීය සම්මිදු ඇතුළුව අනෙකුත් සිවිල් සමාජ සංවිධාන සමග වික් වී, 2002 වසරේ සිට අද දැක්වා වැවේලි පුජාවගේ නිවාස අයිතිවාසිකම් පිළිබඳව හඩ නගා ඇත.

මේ සඳහා ක්‍රියාකාරකම් කරන ලද ක්‍රියාකාරකම් අතර පහත සඳහන් ක්‍රියාකාරකම් ද ඇතුළත් වේ. වැවේලි පුජාව සමග වැඩිකරන අදාළ සංවිධාන හා පුද්ගලයන් අතර සම්මුළුයක් ගොඩනගීම සඳහා සාකච්ඡා සංවිධාන කිරීම. (ලදාහරණයක් වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව) වැනි අරමුදල් සපයන නියෝජිත ආයතන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙන් හා රජයේ නිලධාරීන්, කැඳෙනට අමාත්‍යවරයෙන් යන පාරැශ්ව වෙත කරගතු ඉදිරිපත් කිරීමට හා ඔවුන් ඒත්තු ගැනීම් සඳහා සුදානම් වීම හා අධිවාවන ක්‍රියාකාරකම් වල යොදීම. මෙම ගැටළුව පිළිබඳව දැනුවත්හාවය ඉහළ නැංවීම සඳහා උද්‍යෝගීතා වැනි ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් දැයත් කිරීම නිවාස පිළිබඳ රජයේ කම්ටුවල සිවිල් සමාජ සංවිධාන වෙනුවෙන් නියෝජනයක් ලබාගැනීම සඳහා ඉල්ලීම් කිරීම.

ප්‍රමාණවත් නිවාස පිළිබඳ වික්සන් පාතින්ගේ තිවුපූ වාර්තාකරු 2003 වසරේදී ශ්‍රී ලංකාවට ආරුධනය කිරීම. ආර්ථික, සමාජයේ හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ වික්සන් පාතින්ගේ සම්මුළුය ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානවල ජායා වාර්තාවේ වතු නිවාස පිළිබඳ කරගතු ඉදිරිපත් කිරීම.¹³

මෙම ක්‍රියාකාරකම් දැයත් කිරීමේදී කරගතු කිහිපයක් මතුකරන ලදී.¹⁴

¹³ Skanthakumar, B. (ed.) (2011), Status of Economic, Social and Cultural Rights in Sri Lanka, Law & Society Trust and Movement for National Land and Agricultural Reforms: Colombo, pp. 40-41.

¹⁴ මෙම කොටස සමාජ සංවර්ධන ආයතනයේ අනුග්‍රහයෙන් 2002 සංඛ්‍යාමිධර මස 7 වෙත දැන පවත්වන ලද වැවේලි නිවාස අයිතිවාසිකම් පිළිබඳ වැඩිමුලුවේ වාර්තාවෙන් හා වැවේලි අංශයේ වෘත්තීය සම්මිදු හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන සිවිල් සමාජ සංවිධාන යොජිත වැවේලි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ හෙවාසික අධ්‍යක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලද සංඛ්‍යාමිධර බ්‍රඩ ගන්නා ලදී. මාර්තු 05. 2003 (මෙම ලේඛන දෙකම මත්‍යුවර සමාජ සංවර්ධන ආයතනයේ ගොනු කර ඇත).

නිවාස යෝජනා කුම සඡලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී අරමුදල් සපයන්නන් හා රජය වැවිලි ප්‍රජාව සමග සාකච්ඡා ක්‍රියාවලියක යොදීම ඉතා අඩු ප්‍රමාණයේ සිදුවන අතර, මෙම ක්‍රියාවලිය පාරදාශකභාවයකින් තොරව ද සිදුවේ. ප්‍රතිලාභීත්ව සත්‍ය තොරතුරු ලබානොදෙන අතර, ඔවුන් මෙම නිවාස යෝජනා කුම සඳහා වූ මුළුසකරණය පිළිබඳ සීමිත අවධේශයකින් පසුවෙතින (ත්‍ය වශයෙන් ලබාගත් මුළු මුදල සඳහා ගෙවන ලද පොලී මුදල ද ඇතුළුව) තමන්ගේ සම්පූර්ණ දායකත්වය පිළිබඳව ද ඔවුන්ට වැටහිමක් නැතත ඔවුන්ට ලබාදෙන නිවාස ඒකක වල පිහිටි ස්ථානය, ඔවුන්ගේ නිශ්චිත අවශ්‍යතා හා විම නිවාස වල ප්‍රමිතින් ගෙන නොසුලකා, විම නිවාස ඒකක ලබාදීම සඳහා ඔවුන් කෘතියාතාවය පළකල යුතු බව බලාපොරුත්තු වේ. දෙමහල් තරිවු නිවාස පිළිබඳ අදහස ද වැවිලි ප්‍රජාවේ පවුල් අතරට රුගෙන යන ලද්දේ මේ ආකාරයෙනි. දැනට තිබෙන පේෂී කාමර වලට උඩු මහලක් විකතු කිරීමෙන් පමණක් මෙය සිදුකරන ලදී. විහි අඩුපාඩුකම් ගෙන අවධානය යොමු නොකරන ලද අතර, විම වාසස්ථාන වල අවට ප්‍රදේශ වැඩි දියුණු කිරීම ගෙන ද අවධානයක් යොමු නොකරන ලදී.

සමහර නිවාස යෝජනා කුම යටතේ වතු කම්මිකරුවන් තමන්ගේ අර්ථසාධක අරමුදල් ගිණුමේ ගේෂයෙන් ලබාගැනීමට සිදුවූ බව දැකි දේශාරෝපණයක් ඉදිරිපත් වේ තිබේ. විහි තේරුම වන්නේ තමන්ගේම ඉතුරුම් පාවිච්ච කිරීම සඳහා ඔවුන් වෙතින් පොලියක් අයකර ඇති බවයි. සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභයන් ත්‍ය මුදලක් සඳහා ඇපයක් හෝ බැඳීමක් වශයෙන් පාවිච්ච කිරීම නොකළ යුතු බව වසන්තිය සමිති ක්‍රියාධරණයන් පෙන්වා දෙනි. සේවක අර්ථසාධක අරමුදලින් මුදල ලබාදී ඇති අවස්ථා වල විම නිවාස ත්‍ය මුදල පොලී රහිතව ලබාදිය යුතු බව ඉල්ලීම් ඉදිරිපත් වේ තිබේ. මෙම ත්‍ය මුදල සඳහා උවිත සුරිකුම වන්නේ ප්‍රතිලාභීත්ව වෙත ලබාදිය යුතු නිවාස වල අයිතිය වේ.

විකම ත්‍ය මුදල් ප්‍රමාණයක් හා නිශ්චිත ආපසු ගෙවීමේ කාලයක් සියලුම පවුල් වලට ගැලපෙන බව අනුමාන කරන ප්‍රතිපත්තියකර වඩා නිවාස ත්‍ය පවුලේ ආදායම් මාරුගය හා නිවාස අවශ්‍යතා මත තමන්ගිරි විය යුතුය. රැකියා වල යොදී සිටින පවුලේ පිරිමි සාමාජිකයන්ද තමන්ගේ අර්ථ සාධක අරමුදල් ගේෂයෙන් ලබාගැනීම ඇතුළුව වෙත මෙම ත්‍ය මුදලට දායකත්වයක් ලබාදිය යුතු බව බලාපොරුත්තු විය යුතුය.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ඔවුන් නිවාස නොමැතිව සිටින තත්ත්වය තුරන් කිරීමට නිවාස පිළිබඳව ඔවුන්ට තමන්ගේ සැමියන් සමග සම අයිතිය (Co-ownership) ලබාදීම වැදගත් වේ. මෙය විශේෂයෙන් සාධාරණීයකරණය කළ හැකිය. මක්නිසාද යන්, බොහෝ අවස්ථා වල නිවාස ත්‍ය සඳහා කරන ඇඩු කිරීම් හෝ/ ගෙවීම් කාන්තාවගේ වැටුපෙන් අඩු කරනු ලැබේ. වියට ජේතුව තමන්ගේ සැමියාට වඩා ඇය වන්නේ නිනිපතා රැකියා කරන තත්ත්වයක සිටිම.

වැවිලි අංශයේ කටයුතු කරන සිවිල් සමාජ සංවිධාන වල දීර්ඝකාලීන ඉල්ලීමක් වූයේ සෑම පවුලකටම නිවසක් තනා ගැනීම හා ව්‍යවහාර වත්තක් පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් පර්වස් 10 ක ඉඩමක් වෙන් කළ යුතු බවය. තවද දැනට තිබෙන තිවෙස් වල වැඩි පවුල් ප්‍රමාණයක් පිටත්විය හැකි තත්ත්වයක් තිබෙන නිසා, දැනට පවතින නිවාස පදනම මත නිවාස ඒකක වෙන් කිරීම නොකළ යුතුය. විම නිසා නිවාස අවශ්‍යතාව හා සැපයුම වතුවල පිටත්වන පවුල්වල සංඛ්‍යාව මත තීරණය කළ යුතුව ඇත. තමන්ගේ පොද්ගේලිකත්වය ආරක්ෂා කරගැනීම සඳහා සෑම පවුලකටම තනි තනි නිවාස ලබාදිය යුතුය. පවුල් කිහිපයක් වික තැන පිටත්වෙන් ඇතිවෙන ප්‍රශ්න හා ගැටුව අවම කරගැනීම සඳහා මෙය අවශ්‍ය වේ.

අනෙකුත් ජනවාරියේ කත්ත්බායම් හා අංශ වලට ඇයන් ප්‍රතිලාභීත් සමග සංසන්දිනය කරන විට වතු ප්‍රජාවට වාසිලායක ලෙස නොසුලකන බව තහවුරු කරගැනීම සඳහා නිවාස යෝජනා කුම අදාළ පාතික රාජ්‍ය ආයතන වල අයිතිවායෙන් ක්‍රියාත්මක විය යුතුයි. මෙම යෝජනා කුමවල වතු කළමනාකාරීත්වය සම්බන්ධ නොවිය යුතුයි.

තවද ඉදිකරන නව නිවාස වැවිලි ප්‍රජාව තුළ පිටත්වන නිවැසියන්ගේ අවශ්‍යතා පිළිගෙන, ඒවා ඉටුකළ යුතුය. විම නිවාස වතුවල වැඩිකරන කම්මිකරුවන්ට පමණක් සීමා නොවිය යුතුයි. වතුවල දැනට වැඩි නොකරන හෝ මැත කාලයේ ව්‍යවත් විහි වැඩි නොකළ කම්මිකරුවන්ගේ අවශ්‍යතාවයන්ද සඡලක්ලට ගතයුතුව ඇත. මෙය සේවා ස්ථානය හා නිවාස අතර තිබෙන සම්බන්ධය බැඳීම සඳහා ඉදිරි පියවරක්

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැවේලි ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම්

වනු ඇත. කම්කරුවන් අදාළ ව්‍යුත්‍ය වැඩි කළත් නැතත් දැනට ව්‍යුත්‍ය ව්‍යුත්‍ය ප්‍රදිංචිකරුවන්ට ව්‍යුත්‍ය ව්‍යුත්‍ය ප්‍රදිංචිකරුව තිබෙන වේතිහාසික බැඳීමට ද ගරුකළ යුතුව තිබේ. මෙම නිවාස යෝජනා කුම නව ගම්මාන වශයෙන් පර්වර්තනය කිරීම කෙරෙහින් මෙය ඉදිරි පියවරක් වනු ඇත. ප්‍රමාණවත් නිවාස ප්‍රදිංචිකරුව විස්සත් පාතින්ගේ විශේෂ වාර්තාකරු මිලුන් කේතාර් මහතා තමන්ගේ ශ්‍රී ලංකා වාර්කාවේදී සමාජ සංවර්ධන ආයතනය විසින් 2003 අගෝස්තු මාසයේදී සංවිධානය කරන ලද වනු කම්කරුවන්ගේ නිවාස අයිතිවාසිකම් ප්‍රදිංචිකරුව වැඩුමුලුවකට සහභාගි විය.

ඉහ්පත් ඔහු අවධානය යොමුකළ යුතු කරනු යුතු 3 ක් සඳහන් කරමින්¹⁵ ශ්‍රී ලංකා රජයට ලිපියක් යොමු කළේය. ඔහු ව්‍යුත්‍ය ලිපියේදී වතු නිවාස යෝජනා කුම ක්‍රියාත්මක ව්‍යුත්‍ය අමාත්‍යාංශ දෙකකින් වෙන් වෙන්ව සිදුකරන බවත් සම්බන්ධිකරණය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් නිවාස ප්‍රදිංචිකරුව විබේද යන ප්‍රශ්නය විය මතුකරන බවත් නිර්ණ්‍යතාය කර තිබේනි.

ප්‍රමාණවත් නිවාස සඳහා වූ මූලික නිර්ණ්‍යකය ඉටු නොකිරීම හේතුවෙන් මහල් නිවාස යෝජනා කුමය අත්හේවුවීම ප්‍රදිංචිකරුව පළ කරන කේතාර් මහතා, ව්‍යුත්‍ය නිවාස කාන්තාවන් පෙළුගැලීකන්වය ආරක්ෂා කර ගැනීමටත්, ප්‍රමාණවත් නිවාස ප්‍රදිංචිකරුව අයිතිවාසිකම් හැකිත් විදිමටත් අපොහොසත් වන බව සඳහන් කරයි. ඔහු හඳුනාගත් තෙවෙනි හා අවසන් ගැටුවුව වියේ ක්‍රියාත්මක වෙමත් තිබූ නිවාස යෝජනා කුමයේ වියදුම් අධික විමය. විය අදාළ කම්කරුවන්ට හා ඔවුන්ගේ පැවුම් වලට අනවශ්‍ය මුළු බරක් පැව්විය නැකි බව, ඔහු සිය කණ්ඩාල්ල පළ කරයි.

වැවේලි ප්‍රජාවගේ නිවාස පහසුකම් ප්‍රදිංචිකරුව දේශපාලයෙන් මුළු පැවත් මැවිම සඳහා පොරුන්දු ලබා දීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි. විශාල ප්‍රමාණයේ නිවාස යෝජනා කුම දියත් කිරීම සඳහා සන්දර්ජනාත්මක උත්සව සංවිධානය කරනු ලැබේත අවසානයේ සුම් සංඛ්‍යාවක වනු නිවාස පමණක් ඉදි කරන ලදී. මහජනතාවට ලබාදුන් පොරුන්දු කඩිකිරීම ප්‍රදිංචිකරුව පැවත් මාධ්‍යවල වාර්තා වෙන්නේ නැතත විය පාර්ලිමේන්තුවේ පිරික්සුමටද ලක් නොවේත තවද විය සඳහා නෙතික සහනයක් හා දුක්ෂීජනවිල් යාන්ත්‍රණයක් නොලැබේ. ව්‍යුත්‍ය ප්‍රජාව තුළ බ්ලාපොරාත්තු හා සිහින ඇති කර, අවසානයේ ඒවා කඩා බිඳ දැමීම සඳහා කිසි කෙනෙක් වශේමට ලක්වන්නේද නැත.

4.0 තමන්ගේ ණය මුදල් ආපසු ගෙවා ඇති පැවුම් ප්‍රදිංචිකරුව සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වන ලද කම්කෘතාය

මහනුවර සමාජ සංවර්ධන ආයතනය විසින් 2000 වසරේ මැද බාගයේදී තමන් බාගත් ණය මුදල් සම්පූර්ණයෙන් ආපසු ගෙවා ඇති වැවේලි ප්‍රජාවට අයත් පැවුම්වල දේපළ අයිතිවාසිකම් ප්‍රදිංචිකරුව තත්ත්වය දැනගැනීම සඳහා සම්කෘතායක් පවත්වන ලදී.¹⁶ කළුන් සඳහන් කළ පරිදි, 1980 වසරේ සිට ව්‍යුත්‍ය නැතත නව නිවාස 31000 ක් ඉදිකර ඇති නමුත්, වනු පුද්ගලිකරණය කිරීමෙන් අනතුරුව 1994 වසරේන් පසු ඉදිකරන ලද නිවාස 25007 ක් පමණක් ප්‍රදිංචිකරුව තොරතුරු වැවේලි මානව සංවර්ධන භාර සතුව ඇත. ලැබේන දත්ත අනුව නිවාස ණය මුදල් බාගත් පැවුම් විශින් පැවුම් 3900 ක් 2015 ජනවාරි මාසය වනවිට තමන්ගේ ණය මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමෙකාට ඇත. වනුකම්කරුවන්ගේ මෙම කණ්ඩායම මෙම සම්කෘතායෙන් විෂය මානසාව විය.

පහත වගුව 4.1 නිවාස ණය මුදල් බාගෙන, ව්‍යුත්‍ය අනුව 2015 ජනවාරි මස වනවිට සම්පූර්ණයෙන් ගෙවා නිමෙකාට ඇති ප්‍රතිලාභීත්ත් සංඛ්‍යාව හා පැතිරීම ප්‍රදිංචිකරුව කරනු ඉදිරිපත් කරයි. විය අනුව (නුවරඑළිය හා නැටත් ප්‍රදේශ ඇතුළත්) නුවරඑළිය දිස්ත්‍රික්කයේ 25% ක්ද, මහනුවර දිස්ත්‍රික්කයේ

¹⁵ Communication from Mr. Miloon Kothari, Special Rapporteur on adequate housing as a component of the right to an adequate standard of living, to Mr. Prasad Kariyawasam, Permanent Representative of the Democratic Socialist Republic of Sri Lanka to the United Nations at Geneva, (Ref: SRAH), 09 December 2003 (on file with the Institute of Social Development, Kandy).

¹⁶ Vamadevan, M. (2015), Socio-Economic Survey on Housing Rights of the Plantation Community, Institute of Social Development: Kandy (unpublished).

24% ක්ද මෙම නාය මුදල් ගෙවා නිමකර ඇති අතර, අනෙකුත් දිස්ත්‍රික්කවල ප්‍රතිශතය 8% සිට 16% දක්වා පරාසය තුළ තිබේ.

වගව 4.1 : තමන් ලබාගත් නාය සම්පූර්ණයෙන් ගෙවා නිමකල ඇති ප්‍රතිලාභීන් පිළිබඳ විස්තර - වැවේලි මානව සංවර්ධන භාරය ප්‍රදේශ අනුව (2015 ජනවාරි මස වන විට)

PHDT ප්‍රදේශය / දිස්ත්‍රික්කය	ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව	ප්‍රතිශතය
මහනුවර	930	23.84
නුවරඑළුය	697	17.7
ගාල්ල	642	16.14
කෑගල්ල	528	13.5
රත්නපුර	485	12.4
බදුල්ල	317	8.1
හැටෙන්	301	7.7
මුළු එකතුව	3,900	100

මූලික තිබුන : වැවේලි මානව සංවර්ධන භාරය, 2015.

නුවරඑළුය, බදුල්ල හා මහනුවර යන දිස්ත්‍රික්ක වලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 කට අයත් වනු 29 ක ගසහ මූලිකයන් 123 දෙනෙක් මෙම සම්බන්ධතායේ නියයැදිය ලෙසින් තෝරා ගන්නා ලදී. වැවේලි මානව සංවර්ධන භාරය විසින් පහසුකම් සැලකීමෙන් අනතුරුව, වනු කළමනාකාරීන්ට වය විසින් ඉලක්ක කන්ෂ්ඩායම් හඳුනාගැනීම මත මෙම නියයැදිය තෝරා ගන්නා ලදී. නියයැදිය ප්‍රතිලාභීන්ගේ පැහැරීම නියෝජනය කිරීම තහවුරු කිරීම පිණිස වැඩි ප්‍රමාණයක් (38% ක්) නුවරඑළුය හා මහනුවර වැවේලි මානව සංවර්ධන භාර ප්‍රදේශවලින් තෝරා ගන්නා ලදී. (මෙම ප්‍රදේශ අභ්‍යාප්‍ර පර්පාලන දිස්ත්‍රික් අනුව වේ.) ත බදුල්ල දිස්ත්‍රික්කයෙන් 13.8% ප්‍රතිලාභීන්ද හැටෙන් ප්‍රදේශයෙන් 9.7% ක ප්‍රතිලාභීන්ද තෝරා ගන්නා ලදී. පළාත් අනුව බලන විට, මධ්‍යම පළාතින් ප්‍රතිලාභීන් 86% ක්ද උඩ පළාතෙන් මුළු නියයැදියෙන් 14% ක් වශයෙන්ද මුළු නියයැදිය සමන්විත විය. මෙම නියයැදියේ සීමාවක් වන්නේ සබරගමුව හා දකුණු පළාත් වල නිබෙන වනු පවුල් වියට ඇතුළත් නොවීමය.

ගණනය කිරීම සඳහා යොදාවා ගෙන සිටි ප්‍රදේශලයන් තෝරාගත් නිවාසවලට ගොස්, ව්‍යුහගත කරන මද ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කළහ. මෙම පවුල් වනුවල ඉතා දුෂ්කර ප්‍රදේශවල ජීවත් වූ අතර, ඔවුන් හමුවීම සඳහා වැඩි වෙළාවක් ගමන්කළ යුතුව තිබුණි. මෙය නියයැදියේ ප්‍රමාණය සීමා කිරීමට හේතුවිය. මෙම ප්‍රශ්නාවලිය මගින් පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු වීමසන ලදී. නාය මුදල ලබාගත් ප්‍රදේශලය හෝ ප්‍රතිලාභීයාගේ අනන්‍යතාව නිවසේ දැනට පදිංචි වි සිටින ප්‍රදේශලයාගේ අනන්‍යතාව නාය මුදල වශයෙන් ලබාගත් මුදල හා වර්ෂයන ආපසු ගෙවා ඇති මුදල හා ආපසු ගෙවා ඇති කාලයන ආපසු ගෙවන ආකාරයන අවසන් වාරිකය ගෙවන ලද වර්ෂයන වික් වික් පවුල්වල නිවසේ හා අවට ඉඩමේ ප්‍රමාණයන මිනුම් සිතියම් පිළිබඳ විස්තරත අයිතිය තහවුරු කිරීමේ උරුම මෙම ප්‍රශ්නාවලිය මෙම සම්පූර්ණ තොරතුරු සම්ක්ෂණ වාර්තාවේ ඇතුළත්වී ඇති අතර මෙම අධිවාවන පත්‍රිකාවේ වින් තෝරාගත් කොටස් පමණක් ඉදිරිපත් කරනු ලැබේ.

මෙම පවුල් වලින් කිසිම පවුලක් තමන්ගේ නිවසේ අයිතිය තහවුරු කරන ඔප්පුව ලබාගෙන නැති බව මෙම පර්යේෂණය විසින් පෙන්වා දෙන ලදී. තමන් ලබාගත් නිවාස නාය මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමකර ඇති නමුත්, වැවේලි අංශයේ ජීවත්වන පවුල් 3900 ට තමන්ගේ නිවසේ අයිතිය බ්‍රැඩ් නොමැති බව මෙම නිගමනය පෙන්වුම් කරයි. මෙම පවුල් වනුවල ජීවත්වන අනෙක් පවුල් මෙන්ම තමන්ගේ පදිංචි නිවාස පිළිබඳව අඛන්ධව අනාරක්ෂිත තත්ත්වයකට මුහුණදෙමින් සිටි. ඔවුන්ගේ නිවාස වැවේලි සමාගම් මගින් හෝ රාජ්‍ය ආයතන මගින් අත්පත් කරගන්නා අවස්ථාවක නිවාස නොමැති ප්‍රදේශලයන් වීමේ අවදානමට ඔවුන් ලක්වී සිටිති. මෙම නියයැදි සම්ක්ෂණයේ අනෙකුත් වැදගත් නිගමනයන් පහත සඳහන් වේ.

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැට්ටිල් ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම්

අයිතිකරු - පදිංචිකරු : ගෘහමූලිකයන්ගෙන් 99% ක් මූලින් නිවාස ණය මුදල බඩා ගත් පුද්ගලයන් වේග කළින් සිටි පදිංචිකරු විසින් ඉදිකරන ලද නිවසක වික පුද්ගලයෙක් පමණාක් (මහනුවර දැස්ත්‍රික්කයේ) දැනට ජ්‍යවත් වේ. වැට්ටිල් ප්‍රජාවට අයත් පවුල් අලුත් නිවාසවල පදිංචි විමට උනන්දුවක් නොදක්වන බව සමන්තර පාර්ශ්වයන් විශ්ලේෂණ කරන ලද වෝදනාව මෙය නිශ්ප්‍රහ කරයි ව්‍යුත් තමන්ගේ නිවාස කුලීයට දීමට හෝ අන් ඇයට විකිණීමට කැමෙන්තක් දක්වන බව ව්‍යුත් පාර්ශ්වයන් වෝදනා විශ්ලේෂණ කරයි. නමුත් මෙම වෝදනාව තිසිසේත්ම සාක්ෂි මගින් ඔහ්පු කර නොමැත.

ගෘහමූලිකයා : ගෘහමූලිකයන්ගෙන් 83% ක් පමණ පිරිමින් වන අතර ඉතිරි කොටස කාන්තාවත් වේ. වතු ප්‍රජාවද ඇතුළුව අභ්‍යාවත පාර්ශ්වකරුවන් ගෘහමූලිකයා කියන පුද්ගලය පිරිමියෙක් බව සාමාන්‍යයන් උපක්‍රේෂණය කරයි. සැමියාගේ මරණය හේතුවෙන් හෝ ඔහු වත්තෙන් පිට ස්ථානයක පිටත්වන අවස්ථා වල පමණාක් කාන්තාවට ගෘහමූලික කාර්යාලය හා තත්ත්වය බඩාදෙනු ලැබේ. මැණකදී කරන ලද රජයේ සම්ජනායක් අනුව¹⁷ වතු පවුල්වල 22.7% ක් කාන්තා මූලික පවුල් වන අතර, මෙය නාගරික හා ග්‍රාමීය අංශවල කාන්තා මූලික පවුල්වල ප්‍රතිශතයට වඩා සුලු වශයෙන් අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරයි.

උපකාර කරන්නා / ණය මුදලේ මුලාශ්‍රය : ප්‍රශ්නාවලියට දෙන ලද පිළිතුරු වල යම් ව්‍යුතුලත්වයක් පැවතිනි. පිළිතුරු දීන් පුද්ගලයන්ගෙන් 93% ක් මෙම නිවාස මුදලේ වතු කළමනාකාරීත්වය බඩාදෙන බව හඳුනාගෙන තිබේ. අන් ඇය සිතාගෙන සිටියේ බැංකුව විසින් මෙම නිවාස මුදලේ තමන් වෙත බඩාදෙන බවයි. ඇත්ත වශයෙන්ම සැමවිටම මෙම නිවාස මුදලේ සඳහා අරමුදල් සපයා ඇත්තේ විදේශීය, අරමුදල් සපයන්නා හා/හෝ ශ්‍රී ලංකා රජය යන පාර්ශ්වයන් වේ. කෙසේ වෙතත් මෙම නිවාස මුදලේ වතු කළමනාකාරීත්වය හරහා බඩාදෙන හෙයින් මෙම අතරමැදි ආයතනය තමන්ට මෙම නිවාස මුදල බඩාදෙන බව වැරදි මතයක් කමිකරුවන් අතර පවතී. නිවාස යෝජනා කුමාරි මුල්‍යකරණය කරන ආකාරය පිළිබඳව වතු ප්‍රජාව තුළ පැහැදිලික් නොමැත. වතු කළමනාකාරීත්වය පැත්තෙන්ද පාරදාජ්‍යනාවය ඉතා අඩු මෙවිමක පවතී. අරමුදල් සපයන්නාගෙන් ලැබෙන සම්පත් සඳහා තමන් පැසසුම හා නොදු නම බඩා ගැනීමට උත්සාහ කරයි.

කොන්ත්‍රාත්කරු : නිවාස වලින් 62% කට වඩා පදිංචිකරුවන් විසින්ම ඉදිකරන ලද නිවාස බව වාර්තා වියත නිවාස 38% ක් නිවාස කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකරන ලදී. කළින් සඳහන් කළ ආකාරයට වන්මත් හා මැණකාලීන නිවාස යෝජනා කුම වතු කමිකරු නිවාස සම්පකාර සම්නි වලින් තේරු ගන්නා ලද කොන්ත්‍රාත්කරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. කෙසේ වෙතත්, තමන්ගේ නිවාස මුදලේ ආපසු ගෙවා ඇති පවුල් වල බිජුතරයක් කළින් ස්වය, ආධාර පදනම මත ක්‍රියාත්මක වූ නිවාස යෝජනා කුම වලට සහභාගිවූ නිසා මෙම නියැදියේ පොඩි අඩුවක් දක්නට ලදී. කළින් නිවාස යෝජනා කුමවල පදිංචිකරුවන් විම නිවාස ඉදිකිරීම සඳහා වගකීම දැරිය. ව්‍යෙෂණ නිවාස ඉදිකිරීමේ ක්‍රියාවලිය වතු ප්‍රජාවට රැකියා අවස්ථා බඩාදෙන බවද මෙසින් වැඩි, වඩු වැඩි, විදුල් වයරින් වැඩි හා ප්‍රත්‍යාග්‍ය සිවිකිරීම වැනි ක්ෂේප්තුවල ඔවුන්ට යම් කුසලතාවයක් බැඳෙනු ඇතැයිද බැඳෙනු වැඩියෙන් වන ලදී. කෙසේ වෙතත්, මෙම කරණා දැනට අමතක කොට ඇත. නිවාස ඉදිකරන කොන්ත්‍රාත්කරුවන් හා ඔවුන්ගේ කමිකරුවන් වැට්ටිල් අංශයෙන් බාහිරව සිටින පුද්ගලයන් වේ.

නිවාස ඉදිකිරීමට ගනවන කාලය : 85% කට වැඩි නිවාස ඇස්ක්‍රීමේන්තු කරන ලද විසරක කාලය තුළ ඉදිකරන ලදී. මෙම නිවාස වලින් 1% ක් ඉදිකිරීම සඳහා මාස 12 කට අඩු කාලයක් ගනවියත 13% ක් නිවාස ඉදිකිරීමට වසරකට වැඩි කාලයක් ගනවිය.

ඉඩමේ ප්‍රමාණය හා නිවාසට මෙම නිවාස එකකවලින් 77% ක් පමණ පර්වක් 7ක ඉඩමක ඉදිකර ඇත. 18.6% ක් නිවාස පර්වක් 7 වත් අඩුඩීම් ප්‍රමාණයක ඉදිකර ඇති අතර, 4% ක් පර්වක් 7 කට වැඩි බිම් ප්‍රමාණයක ඉදිකර ඇත. වතු නිවාස ඉදිකිරීම් සඳහා මුදලව හරහා ලද වතු ඉඩම්වල ප්‍රමාණය පිළිබඳ එකාකාරී කුමයක් නොමැති බව පෙනේ. නියැදියෙන් 93% ක් පමණ හෝ ඉතා වැඩි බිජුතරයක් වර්ග අඩි 550 කට අඩු ප්‍රමාණයක ඉදිකරන ලද නිවාසවල ජ්‍යවත් විය. මෙම නිවාස 1990 මුදල බාගයේදී ඉදිකිරීම මෙයට හේතුවක් විය හැකිය. විම අවස්ථාවේ නිවාසක් සඳහා නිශ්චිත කර තිබූ බිම් ප්‍රමාණය වර්ග අඩි 400 ක් පමණ විය. කළින් සඳහන් කළ ආකාරයට, දැනට රජයේ ප්‍රතිපත්තිය වන්නේ සැම

¹⁷. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (2015) කුවුම් ආදායම හා වියදුම් සම්ජනාය - අවසන් වාර්තාව 2012/2013, කොළඹ, වගව A2, පිටුව 74

වතු පවුලකටම ඉඩම් පර්වස් 7 ක් ලබාදීම වේන්වේගේම වර්ග අධි 550 ප්‍රමාණයක නිවසක් තනා දැමුද වීම ප්‍රතිපත්තිය වේ.

වගුව 4.2 : ඉඩම් හා නිවසේ ප්‍රමාණය

දිස්ත්‍රික්කය	ඉඩම් ප්‍රමාණය (පර්වස් වලින්)			Total	නිවසේ ප්‍රමාණය : වර්ග අධ්‍යවලින්			එකතුව
	<7	7	>7		<550	>550		
හැටන්	0	12	0	12	12	0	12	12
නුවරඑෂ්ටිය	12	35	0	47	47	0	47	47
බදුල්ල	0	15	2	17	11	6	17	17
මහනුවර	11	33	3	47	44	3	47	47
ඒකතුව	23	95	5	123	114	9	123	123
ප්‍රතිශතය (%)	18.60	77.23	4.06	100.00	92.68	7.3	100.00	

නිවාසවල කාමරවල සංඛ්‍යාව/අභ්‍යන්තරය ඉදිකළ යුතු ආකාරය : 44% ක් නිවාස නිදහ කාමර 3 කින් සමන්විත වේන 34% ක් නිදහ කාමර 2 කින් සමන්විත නිවාස වන අතර, 24% ක් පමණක් නිදහ කාමර එකක් සහිත නිවාස වේ. 98% ක් පමණ නිවාස එක සාලයක් සහිත නිවාස වූ අතර, 2% ක් නිවාස සාල 2 කින් සමන්විත වූ නිවාස විය. එක නිවසක් හැර අනෙකුත් සියලුම නිවාස (නො 99% ක්) මුළුතැන් ගෙයකින්ද සමන්විතව විය. මුළු අවධියේදී නිවසේ අභ්‍යන්තරය පිළිබඳ ප්‍රමිතිය වූයේ කාමර 3 කින් සමන්විත නිවසක් විය යුතු බවයි. තනි නිදහ කාමර 1 දි, සාල 1 දි, මුළුතැන් ගෙයක්.

වගුව 4.3 : කාමර සංඛ්‍යාව හා වර්ගය

දිස්ත්‍රික්කය	නිදහ කාමර			එකතුව	මුළුතැන්ගෙය		එකතුව	සාලය		එකතුව
	1	2	3		1	2		1	2	
නුවරඑෂ්ටිය	0	8	39	47	47	0	47	47	0	47
මහනුවර	21	19	7	47	46	1	47	44	3	47
බදුල්ල	6	9	2	17	17	0	17	17	0	17
හැටන්	0	6	6	12	12	0	12	12	0	12
ඒකතුව	27	42	54	123	122	1	123	120	3	123
ප්‍රතිශතය (%)	22	34	44	100	99	1	100	98	2	100

ස්ථිරතාව : එක නිවසක් හැර අනෙකුත් නිවාස සියලුම (99% ක්) වැසිකිලිවලින් සමන්විත නිවාස විය. නිවාස ඉදිකරන කාල වකවානුවේදී ප්‍රතිලාභිය වැසිකිලිය සඳහා ස්ථානයක් හඳුනාගත යුතු බව බලාපොරොත්තු වේ. විවැනි ස්ථානයක් හඳුනා තොගන්නා අවස්ථාවල වැසිකිලි ඉදිනොකරනු ලැබේ.

සැමට ප්‍රමාණවත් නිවහනක් : ශ්‍රී ලංකාවේ වැට්ටිලි ප්‍රජාවගේ නිවාස අයිතිවාසිකම්

වගුව 4.4 : වැසිකිලි පහසුකම්

දිස්ත්‍රික්කය	වැසිකිලි තිබෙන නිවාස		එකතුව
	ඡිවි	නැහැ	
නැටත්	12	0	12
නුවරඑෂ්ටිය	46	1	47
බදුල්ල	17	0	17
මහනුවර	47	0	47
ඩිකතුව	122	1	123
ප්‍රතිශතය (%)	99.1	0.9	100

ණය මුදල ආපසු ගෙවීම : මෙම නාය මුදල්වල වාරිකවලින් 99.1% ව වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවූලේ සාමාජිකයාගේ වැටුපෙන් අයකර ගනු ලැබේ. වික් පුද්ගලයෙක් වෙන ආකාරයකින් වාරික ගෙවා ඇත. විය කුමන ආකාරයකින් දැයි සඳහන් වුනේ නැත. ඔහු බොහෝ දුරට සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිශ්‍යාවලින් නාය වාරිකය ගෙවා තිබිය නැතිය.

වගුව 4.5 : නාය මුදල ආපසු ගෙවන ආකාරය

දිස්ත්‍රික්කය	වැටුපෙන් කිරීම	වෙනත්	එකතුව
නුවරඑෂ්ටිය	47	0	47
මහනුවර	46	1	47
බදුල්ල	17	0	17
නැටත්	12	0	12
ඩිකතුව	122	1	123
ප්‍රතිශතය (%)	99.1	0.9	100

මාසිකව ආපසු ගෙවීම : වික් වික් මාස සඳහා ආපසු ගෙවන ලද ප්‍රමාණය රුපීයල් 200/-2700 යන පරාසවල තිබිණි. ආපසු ගෙවීම්වල 73% කට වැඩි ප්‍රමාණයක් රුපීයල් 200-700 අතර පරාසයක විය. මෙය ප්‍රතිශ්‍යාවන්ගේ අඩු ආදායම් මෙවුම පෙන්වුම් කරයි. 16% ක් ප්‍රතිශ්‍යාවන්ගේ මාසික ගෙවීම රුපීයල් 701-1200 අතර විය. ප්‍රතිශ්‍යාවන්ගේ 2% කට අඩු පුද්ගලයන්ගේ මාසික ගෙවීම රුපීයල් 1201-1700 වූ අතර 2% ක් රුපීයල් 1701-220 අතර ප්‍රමාණයක් ආපසු ගෙවන ලදී. ප්‍රතිශ්‍යාවන්ගේ 6.5% ක් පමණ රුපීයල් 2201-2700 අතර ඉතා ඉහළ මාසික වාරිකයක් ගෙවා ඇත.

වගුව 4.6 : වාරිකය

දිස්ත්‍රික්කය	රු. 200-700	රු. 701-1200	රු. 1201-1700	රු. 1701-2200	රු. 2201 -2700	එකතුව
නුවරඑෂ්ටිය	36	5	2	1	3	47
මහනුවර	40	4	0	0	3	47
බදුල්ල	11	6	0	0	0	17
නැටත්	3	5	0	2	2	12
ඩිකතුව	90	20	2	3	8	123
ප්‍රතිශතය (%)	73.17	16.26	1.62	2.43	6.50	100

ණය ආපසු ගෙවීමේ කාල සීමාව : ප්‍රතිලාභීන්ගේ 54% ක් පමණ තමන්ගේ නිවාස න්‍ය මුදල් ආපසු ගෙවීම සඳහා වසර 10 ක් 15 ක් අතර කාලයක් බඩාගෙන ඇතත 35% ක් ප්‍රතිලාභීන් වසර 10 කාලයක් තුළ න්‍ය මුදල් ගෙවා අවසන් කර ඇත. 11% කට වඩා වැඩි ප්‍රතිලාභීන් ආපසු ගෙවීම සඳහා වසර 15 කට වඩා වැඩි කාලයක් බඩාගෙන ඇත. ආපසු ගෙවන ලද ප්‍රමාණය නියැදිය අතර විවිධ මට්ටම් වල පැවති අතර, විය නිශ්චිත නිවාස න්‍ය යෝජනා ක්‍රමය හා න්‍ය කොටසේ ප්‍රමාණය අනුව නිරතාය විය. විම තත්ත්වය න්‍ය මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කිරීමට ගන්නා ලද කාල සීමාව ගැනදැයි කරයි.

වගව 4.7 : ආපසු ගෙවීමේ කාල සීමාව

දික්ත්වකය	අවුරුදු <10	අවුරුදු 10-15	අවුරුදු >15	එකතුව
නුවරඑෂ්ටාය	20	25	2	47
මහනුවර	10	31	6	47
බදුල්ල	8	3	6	17
භාරත්	5	7	0	12
ඩිකතුව	43	66	14	123
ප්‍රතිශතය (%)	34.95	53.65	11.38	100

අවසන් වාරිකය ගෙවන ලද වසර : න්‍ය මුදල් ආපසු ගෙවීමේ කටයුතු 1996 වසරේදී ආරම්භ වූ අතර, විය 2015 දක්වා අධ්‍යන්වා සිදුවිය. 2013 අවසානයේදී නියැදියට අයන් පුද්ගලයන්ගේ 66% ක් තමන්ගේ නිවාස න්‍ය ගෙවා නිමකර තිබුණි. අවසන් වාරිකය ගෙවන ලද වසර, න්‍ය මුදලේ කාලසීමාව අවසන්වන කාලය හා සම්බන්ධ වේ.

වගව 4.8 : අවසන් වාරිකය ගෙවන ලද වසර

දික්ත්වකය	1996	1999	2000	2006	2007	2008	2009	2010	2011	2012	2013	2014	2015	එකතුව
නුවරඑෂ්ටාය	0	0	1	0	2	0	1	2	3	2	16	15	5	47
මහනුවර	3	1	2	0	3	3	4	7	0	1	8	10	5	47
බදුල්ල	0	0	0	0	3	0	0	1	2	5	1	0	5	17
භාරත්	0	0	0	1	2	1	2	3	1	0	0	2	0	12
ඩිකතුව	3	1	3	1	10	4	7	13	6	8	25	27	15	123
ප්‍රතිශතය (%)	2	1	2	1	8	3	6	11	5	7	20	22	12	100

ඉඩමේ හා නිවසේ අයිතිය : කිසිම වතුප්‍රවාලක් සතුව තමන්ගේ නිවාස අයිතිය තහවුරු කරන ඔප්පුවක් නොතිබුණි. ප්‍රතිලාභීය වතු කළමනාකාරීන්වය සමඟ න්‍ය මුදල සඳහා ගිවිසුම් ගතවන අවස්ථාවේ ලබාදෙන ගිවිසුම් උගිය බැංකුවට ඉදිරිපත් කළ හැකි ලේඛනයක් බව ගහ මුළුකයන් 4 දෙනෙක් විශ්වාස කළහ. කෙසේ වෙතත්, කිසිම බැංකුවක් ව්‍යවහාර ලේඛනයක් නිවසක අයිතිය තහවුරු කරන නෙතික ලේඛනයක් බව පිළිගන්නේ නැත. ඉදිරියේදී තමන් වෙත ඔප්පුවක් ලබාදෙන බව වතු කළමනාකාරීය තමන්ට වාචිකව පොරොන්ද උන් බව ප්‍රශ්නාවලියට ප්‍රතිචාර දැක්වූ සමහර අය පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, කුමත බලයක් යටතේ ව්‍යවහාර පොරොන්දුවක් වතු කළමනාකාරීවය විසින් බඩා දුන්නේ දැයි පැහැදුළු නැත. නිවසක හා ඉඩමක අයිතිය තහවුරු කරන ඔප්පුවක් වශයෙන් සලකන ලේඛනයකට තිබෙන නිතිභානුකූලනාවය කුමක්ද යන කරුණාද පැහැදුළු නැත.

නිගමනය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ 27 (2) වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට ප්‍රමාණවත් නිවාස සඳහා වූ අයිතිය රාජ්‍ය ප්‍රතිපත්තියේ මග පෙන්වන මූලධර්මයක් වේ. කළුන් ජන්ද අයිතිය නොමැති පුද්ගලයන් වශයෙනුත්, නොරුහුන් වශයෙනුත් ජීවත් වූ වැවේලි ප්‍රජාව දැන් විම තත්ත්වයෙන් මේ ඇති අතර, විම පසුබීම තුළ ඔවුන් මෙම අයිතිය ඉල්ලා සිටී. වතු පවුල්වල 68% ක් පමණ පවුල් දැනට ජේල් කාමරවල ජීවත්වෙති. මෙවත් වාසස්ථාන ප්‍රමාණවත් නොවන අතර, මානව හිතවාදී වාසස්ථාන ලෙසද සඳහන් කළ නොහැකිය. වැවේලි ප්‍රජාව මුහුණාදෙන විවිධ සමාජ ප්‍රශ්නවලට මෙම අඩු පහසුකම් සහිත වාසස්ථාන හේතුවේ ඇති බව වෝදනා ව්‍යුත්ලවී තිබේ. විම වාසස්ථාන කමිකරුවන්ගේ අනාරක්ෂිත තත්ත්වයට හා කොන් කිරීමටද දායකත්වයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ වැවේලි අංශයේ නිවාස අයිතිවාසිකම් පිළිබඳ සම්භාෂණය මහනුවර සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වන ලද අතර, විය වැදුගත් නිගමනයන් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

- ගෙහමුලුම්කයන්ගෙන් 99% කට වැඩි ප්‍රමාණයක් අලුතෙන් ඉදිකර කර ඇති නිවාස වල පදිංචි විසින් අතර, ඔවුන් මුළුන් නිවාස ණය බ්‍රාගත් පුද්ගලයන් වේ. ප්‍රතිලාභීන් නොවන පුද්ගලයන්ට නව නිවාස මාරුකර දෑමේ ක්‍රියාව ඉතා විරුදුව බව මෙය අවධාරණය කරයි.
- ගෙහමුලුම්කයන්ගෙන් 83% ක් පමණ අය පිරිමින් වේ. සුළු ප්‍රමාණයේ තිබෙන කාන්තා මුළුක පවුල් සමාජයේ පිරිමින්ට වාසිලායකට පවතින තත්ත්වය පිළිබඳ සම්භාෂණය මහනුවර සමාජ ප්‍රජාවකටම පොදු කරුණාක් වේ.
- වැවේලි අ.ඇයේ නිවාස යෝජනාකුම්වලට මුළු පහසුකම් බ්‍රාදීම ජාතික ආයවැය හරහා සිදුකර ඇත. නමුත් සමහර අවස්ථා වල මෙම අරමුදල් සඳහා මුළුගුය වී ඇත්තේ විදේශ නියෝජිත ආයතන වේ. කෙසේ වෙතත්, මෙම නාය මුදල් වතු කළමනාකාරීත්වය හරහා ප්‍රතිලාභීන්ට බ්‍රාදී ඇත. මෙම යෝජනා කුම ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන සැමවිටම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා වැවේලි මානව සංවර්ධන භාරය වැනි රාජ්‍ය ආයතන විය.
- නිවාසවලින් 66% කට වැඩි ප්‍රමාණයක් අයිතිකරුවන් විසින්ම ඉදිකර ඇත. නිවාස 38% ක් පමණක් කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිකළ නිවාස වේ. මෙයට හේතුව වන්නේ වැවේලි නිවාස යෝජනා කුමයේ පළවෙනි අදියර සේවය. ආධාර මත පදනම් විමයත පළවෙනි අදියරේදී නාය මුදල් බ්‍රාගත් කණ්ඩායමට අයිති පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් මෙම නියදියට ඇතුළත් විය. විනි ප්‍රතිව්‍යුතුක් වශයෙන් අදාළ නිවාස කොන්ත්‍රාත්නරුවෙකු විසින් ඉදිකරන ලදී.
- නිවාස වලින් 85% ක් පමණ අයිතිමෙන්තු කරන ලද විසරක කාල සීමාව තුළ ඉදිකරන ලදී.
- 77% ක් පමණ නිවාස පර්වස් 7 ක පමණ ඉඩම් ප්‍රමාණයක ඉදිකර ඇතනත 93% ක් පමණ නිවාස වරිග අඩි 550 කට අඩු ඕම් ප්‍රමාණයක් සහිත නිවාස විය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව, වැවේලි අංශයේ ඉදිකරන සියලුම නිවාස වරිග අඩි 550 කින් සමන්විත පර්වස් 7 ක ඉඩම්ක ඉදිකළ යුතුව ඇතත ඒවාගේම විම නිවාස නිදහ කාමරුයක්, සාලයක්, මුළුතැන් ගෙයක් හා වැසිකිලියක් සහිත නිවාස ද විය යුතුයි.
- සම්භාෂණයට ලක්කරන ලද නිවාසවලින් 44% ක් පමණ නිවාස නිදහ කාමර 3කින් සමන්විත වූ අතර, 34% ක් නිදහ කාමර 2 කින් සමන්විත නිවාස විය. නිවාස 22% ක් වික නිදහ කාමරුයක් යුත් නිවාස විය. තවද නිවාස 99% ක් මුළුතැන්ගෙය සහිත පුද්ගලයක් සහිත නිවාස විය. 93% ක සාලයක් නිඩිනි. නිවාස 99% ක්ම වැසිකිලි සහිත නිවාස විය.
- ප්‍රතිලාභීන්ගෙන් 99% ක් පමණ තමන් වත්තෙන් බ්‍රාගත්නා වැටුපෙන් මුල් මුදල හා පොලිය අඩුකර ගැනීමේ කුමය මගින් තමන්ගේ නිවාස නාය මුදල් ආපසු ගෙවා ඇත. නාය මුදල් වලින් බහුතරයක් වතු කළමනාකරීත්වය හරහා බ්‍රාදී ඇති බවද මෙය තහවුරු කරයි.

- ආපසු ගෙවන ලද ණය මුදල් ප්‍රමාණවල පුළුල් පරාසක වෙනසක් දැකිය හැකිය. වැටුපෙන් අඩුකරන ප්‍රමාණය මසකට රැපියල් 200-2700 දක්වා පුළුල් පරාසයක තිබුණි. මෙය නිශ්චිත නිවාස යෝජනා කුමය හා තහි පුද්ගලයන්ගේ තත්ත්වය වැනි දේවල් මත ප්‍රතිලාභීන් වෙත ලබාදෙන නිය මුදල් ප්‍රමාණවල තිබුණා වෙනස්කම් පෙන්වා දෙයි.
- නිය මුදල් ලබාගත් වනු පවුල්වලින් 54% කට වඩා වැඩි පවුල් වසර 10 ක් වසර 15 ක් කාල සීමාව තුළ සම්පූර්ණයෙන් විම නිය මුදල් ගෙවා නිමකර ඇත. පවුල් 35% ක් පමණ වසර 10 කට වඩා කාල සීමාව තුළ නිය මුදල් ගෙවා ඇත. ලබාගත් නිය මුදල අනුව ආපසු ගෙවීම සඳහා දීර්ණ හෝ කෙටි කාල පරිවිෂේෂයන් ගිවිසගෙන තිබිය හැකිය. සම්ක්ෂණයේදී විශ්ලේෂණයට ලක්කරන ලද නිය මුදල්වලින් 54% ක් 2013 වසරෙහි පසුව පමණක් ආපසු ගෙවා නිමකර තිබුණි.
- මෙම පවුල් පදිංචි වි සිටින නිවාසවල අයිතිය තවමත් ඔවුන් වෙත ලබාදී නැත. ඔවුන් තමන් ලබාගත් නිය මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමකර ඇති නමුත්, කිසිම පවුලක් තමන්ගේ නිවාස සඳහා ඔප්පුවක් ලබාගෙන නැත.
- නිය මුදල් ආපසු ගෙවීම වනු කළමනාකාරත්වය වෙත කර ඇත. කෙසේ වෙතත් නිය මුදල් සඳහා වූ මුලාශ්‍රය වන්නේ රැජයේ හාන්ඩ්බාගාරය වේ. රැජයේ බලධාරීන් විසින් මෙම නිය අරමුදල් අධික්ෂණයට ලක්කරන ආකාරය පිළිබඳව යම් ව්‍යාකුල තත්ත්වයක් පවතී. ඉදිරි නිවාස යෝජනා කුමවල නැවත ආයෝජනය කිරීම සඳහා රැජය නිය මුදල් ආපසු අය කරගන්නා ආකාරය පිළිබඳ අපැහැදිලි තත්ත්වයක් දක්නට ලැබේ.

සංම වනු පවුලකටම තමන්ම කියා තහි නිවසක් ලබාදීමේ ක්‍රියාවලිය දීර්ණ කාලයක් ප්‍රමාද වී ඇත. තවද අවට ඇති ඉඩමද ඇශ්‍රුල්ව ඔවුන්ගේ දේපල සඳහා නිත්‍යානුකුල අයිතිය තවමත් ඔවුන්ට ලබාදී නැත. දහස් ගණන් වනු පවුල් නිය මුදල් ලබාගෙන ඇති අතර, නිවාස ඉදිකිරීම සඳහා නිය මුදලට අමතරව තමන්ගේ සම්පත්ද යොදාගෙන ඇත. මෙම සංඛ්‍යාවන් පවුල් 3900 ක් දැනටමත් තමන් ලබාගත් නිය මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමකර ඇති මෙම කණ්ඩායමට ප්‍රමාදයකින් තොරව ඔවුන්ගේ නිවාස වල අයිතිය තහවුරු කරන නිත්‍යානුකුල වලංගු ඔප්පු ලබාදිය යුතුය.

නිරදේශ

- යෝජිත ප්‍රතිලාභීන්ට නිවාස යෝජනා කුම පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබාදිය යුතුය. විම තොරතුරු වලට විම නිවාස යෝජනා කුමයේ අරමුදල් මුළුණ, පොලී ප්‍රතිශතය, ආපසු ගෙවීම් ගණනය කරන ආකාරය, ආපසු ගෙවීමේ කාලස්ථාව, මාසිකව ආපසු ගෙවීමට නොහැකි අවස්ථාවල තිබෙන විකල්පයන් (ලදාහරණයක් වශයෙන් සේවා යෝජකයා විසින් අදාළ දින ගණනට වැඩ ලබානොදෙන අවස්ථාවල / අසනීප හෝ හඳුසි ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවල ප්‍රතිලාභීන්ගේ ආදායම අඩුවිය හැකිය. ඔවුන් වැවේනි අවස්ථාවල තමන්ගේ ඉතිරි කිරීම් පාවිච්චි කිරීමටද සිදුවී ය හැකිය) වැනි තොරතුරුදී ලබාදිය යුතුයි.
- වැවේලි නිවාස යෝජනා කුම සඳහා ඉඩම් වෙන් කිරීමේදී හා ප්‍රමිතින් හඳුන්වාදීමේදී (නිවාස වල ධීම් ප්‍රමාණය) ඒකාකාරී කුමයක් පාවිච්චි කළ යුතුය. ඉඩම් පර්වත් 7 කට අඩු ප්‍රමාණයක් හා වර්ග අඩු 550 කට අඩු නිවාස සතු පවුල් වලට අසාධාරණයක් සිදු නොවිය යුතු අතර, තමන්ට වෙනස් කොට සලකා ඇති ලෙස ඔවුන් නොසිතිය යුතුයි.
- සෑම වතු නිවාස ඒකකයක් සඳහාම මිනුම් සැලසුමක් සකස්කළ යුතු අතර, ඉඩම් ප්‍රමාණය හා නිවාස පිළිබඳ විස්තර තහවුරු කිරීම සඳහා විය ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ තැන්පත් කළයුතුය.
- ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වගකීමක් ලෙස පවතින අධිකිය තහවුරු කරන ඕන්ප්‍ර ලබාදීම කැඩිනරි අනුමතිය සහිතව ඉක්මනින් සිදුකළ යුතුය.
- දේපළ සඳහා වූ නෙතික අධිකිය, කාන්තාවන්ගේ අධිකිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සම අධිකිය පිළිගත යුතුයි.
- නිවාස යෝජනා කුම ක්‍රියාත්මක කරන ප්‍රධාන නියෝජිත ආයතනය වශයෙන් වැවේලි මානව සංවර්ධන භාරය ප්‍රතිව්‍යුහගත කළ යුතුව තිබේ. වැවේලි ප්‍රජාවට පාරදුෂණහාවයෙන් කටයුතු කිරීමටත්, වගවන ආකාරයෙන් කටයුතු කිරීමටත්, වැවේලි ප්‍රජාවගේ අවශ්‍යතා වැඩි වශයෙන් ඉටුකරදෙන ආකාරයටත් මෙම ප්‍රතිව්‍යුහගතකරණය සිදුවිය යුතුය.
- අලුත් නිවාස පොකුරු ගම්මාන, සංකල්ප මත ඉදිකළ යුතුය. විම තන්ත්වය යටතේ පිවිසුම් මාර්ග, ප්‍රමාණය සඳහා ක්‍රිඩාංගන, ක්‍රිඩා කිරීමේ ස්ථාන, ප්‍රජා මධ්‍යස්ථානද ඇතුළුව පොදු සොඛන, අධ්‍යාපන හා ප්‍රජා සේවාවන් සහිතව නිවාස 100 ක් හෝ වීයට අඩු ප්‍රමාණයක් ඉදිකළ යුතුය. තවද මෙම නිවාස අදාළ පවුල පරම්පරා ගණනාවක් ජ්‍යවත් වී ඇති අදාළ වත්තේ විම කොටසේම ඔවුන් වැඩිකරන ස්ථානයට යාබද්ධ, ඔවුන් දැන්නා වට්පිටාවක ඉදිකළ යුතුය.

වතු කළමනාකාරීත්වය හරහා වතු කම්කරුවන් විසින් ආපසු ගෙවන ලද මුදල් අදාළ අමාත්‍යාංශ හා අදාළ ආයතන වෙත සම්පූර්ණය කර ඇත්දැයි සොයා බැව්වම සඳහා අලුතෙන් ස්ථාපිත කරන ලද උඩිරට නව ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විමර්ශනයක් සිදුකළ යුතුය. මෙම මුදල් අධිකාරීත්වය කිරීම සඳහා පාරදුෂණහාවයෙන් යුතු වැඩි පිළිවෙළක් පිළිපැදිය යුතුය.

Vision

“Sustaining the community with prosperity, dignity and sovereignty.”

Mission

“Strengthen the plantation community towards sustainable social changes based on democracy, equity, social justice, freedom and peaceful coexistence.”

Strategic Goals

“The dignified plantation community enjoy ensured rights as equal citizens
The empowered plantation community defend and demand the rights with co-existence.”



**Institute of Social Development,
37 Bodhiyangana Mawatha,
Kandy 20000,
Sri Lanka.**

**Email : kandyisd@slt.net.lk
Phone : +94 (0)81 2217223
Fax : +94 (0)81 2217223
<http://www.isdkandy.org>**